

2015

වාර්ෂික වාර්තාව



ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

2017-07-10

ගරු මලික් සමරවික්‍රම
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය,
30 වෙනි මහල, බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ 01.

ගරු ඇමතිතුමනි,

වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශය - 2015

1971 අංක 38 දරණ මුදල් පනතේ 13(2) වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් 2015 වසර සඳහා වන වාර්ෂික වාර්තාව සහ පහත සඳහන් ලියකියවිලි ඔබ වෙත සතුටින් පිළිගන්වමි.

- සභාපතිනියගේ වාර්තාව
- ගිණුම් ප්‍රකාශය
- විගණකාධිපතිගේ වාර්තාව

මෙයට- විශ්වාසී

ඉන්දිරා මල්වත්ත
සභාපතිනිය සහ ප්‍රධාන විධායක
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කාර්ය මණ්ඩලය 2015

- | | |
|--------------------------------------|---|
| සභාපති සහ ප්‍රධාන විධායක | - බන්දුල එගොඩගේ මහතා (2015 සැප්තැම්බර් දක්වා) |
| සභාපතිනිය සහ ප්‍රධාන විධායක | - ඉන්දිරා මල්වත්ත මිය (2015 ඔක්තෝම්බර් සිට) |
| අධ්‍යක්ෂ ජනරාල් | - ඩබ්. එස්. ඩී. එස්. විරකෝන් මිය (2015.05.08 දක්වා) |
| වැ.බ.අධ්‍යක්ෂ ජනරාල් | - හිමාලි ජිනදාස මිය (2015.06.25 සිට) |
| විධායක අධ්‍යක්ෂ | - ආචාර්ය යුසුෆ් කේ. මරික්කාර් මහතා |
| අතිරේක අධ්‍යක්ෂ ජනරාල් | - ආර්. එම්. පී. හේවාලියනගේ මෙය මුදල් හා පාලන අංශය |
| අතිරේක අධ්‍යක්ෂ ජනරාල් | - ජේ. සිරිවර්ධන මිය අපනයන අලෙවි සංවර්ධන අංශය |
| මූල්‍ය අංශය | - පී. කේ. සුමිත්‍රාරච්චි මිය අධ්‍යක්ෂිකා |
| මානව සම්පත් කළමනාකරණ අංශය | - ඒ. ජී. සී. කිරිඇල්ල මිය අධ්‍යක්ෂිකා |
| වෙළඳ පහසුකම් හා වෙළඳ තොරතුරු අංශය | - එස්. ආර්. පී. ඉන්ද්‍රකීර්ති මහතා අධ්‍යක්ෂ |
| තොරතුරු තාක්ෂණ අංශය | - පී. වි. ඒ. එම්. බද්දේගමගේ මිය අධ්‍යක්ෂිකා |
| කෘෂි අපනයන අංශය | - එන්.එස්.නාරන්දෙනිය මිය වැ.බ.අධ්‍යක්ෂිකා |
| සුළු හා මධ්‍යම ව්‍යවසාය සංවර්ධන අංශය | - කේ. එච්. ආර්. පී. ප්‍රනාන්දු මහතා වැ.බ.අධ්‍යක්ෂ |
| ප්‍රතිපත්ති හා සැලසුම් අංශය | - යු.කේ.දයානි වැගපිටිය මිය අධ්‍යක්ෂිකා |

කාර්මික නිෂ්පාදන අංශය

- සී. දිසානායක මෙය
අධ්‍යක්ෂිකා

අපනයන සේවා අංශය

- එම්.කේ.එස්.කේ. මල්දෙනි මහතා
අධ්‍යක්ෂ

විශේෂ ව්‍යාපෘති අංශය

- ඩී. ජයවර්ධන මහතා
අධ්‍යක්ෂ

අලෙවි සංවර්ධන අංශය

- අයි.සී. අලහජ්ජෙරුම මිය
වැ.බ. අධ්‍යක්ෂිකා

අභ්‍යන්තර විගණන අංශය

- එන්.පී. ඇඳගම මිය
වැ.බ. අභ්‍යන්තර විගණක

නීති අංශය

- ඩී.ටී. විජයරත්න මිය
නීති නිලධාරිනී

විගණකවරු

- විගණකාධිපති

බැංකු කරුවන්

- ලංකා බැංකුව
- සම්පත් බැංකුව
- ජාතික සංවර්ධන බැංකුව

ලියාපදිංචි කාර්යාලය

අංක 42 ,නවම් මාවත

කොළඹ 02.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් - 2015

- | | | |
|-----|---------------------------------|---|
| 01. | බන්දුල එගොඩගේ මහතා | - සභාපති (2015 සැප්තැම්බර් දක්වා)
- අධ්‍යක්ෂ (2015 ඔක්තෝම්බර් සිට) |
| 02. | ඉන්දිරා මල්වත්ත මිය | - සභාපතිනිය (2015 ඔක්තෝම්බර් සිට) |
| 03. | ආචාර්ය යුසුෆ් කේ.මරික්කාර් මහතා | - අධ්‍යක්ෂ |
| 04. | වී.සංජීව දික්වැල්ල මහතා | - අධ්‍යක්ෂ (2015 සැප්තැම්බර් දක්වා) |
| 05. | සනත් ඩී සිල්වා මහතා | - අධ්‍යක්ෂ |
| 06. | අශාන් රිෆාය් මහතා | - අධ්‍යක්ෂ (2015 සැප්තැම්බර් දක්වා) |
| 07. | රොහාන් අබේකෝන් මහතා | - අධ්‍යක්ෂ |
| 08. | සිනාන් සලහුදින් මහතා | - අධ්‍යක්ෂ |
| 09. | එම්.ජේ.එල්. කසිම් මහතා | - අධ්‍යක්ෂ (2015 ඔක්තෝබර් සිට) |
| 10. | ඒ.කේ.සෙනෙවිරත්න මහතා | - අතිරේක ලේකම්
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය |
| 11. | ඩී.බී.ටී.විජේරත්න මහතා | - අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ)
කෘෂිකර්ම අමාත්‍යාංශය (2015 අප්‍රේල් දක්වා) |
| 12. | යූ.කේ.එස්.මිහිඳුකුලසූරිය මහතා | - අතිරේක ලේකම් (සංවර්ධන)
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය |
| 13. | පී.එච්.ඒ.එස්.විජේරත්න මහතා | - අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
මුදල් අමාත්‍යාංශය |
| 14. | එල්.පී.ජයම්පති මහතා | - ලේකම්
වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය
(2015 ඔක්තෝබර් සිට) |
| 15. | ඩී.වී.බන්දුලසේන මහතා | - ලේකම්
කෘෂිකර්ම අමාත්‍යාංශය
(2015 අප්‍රේල් දක්වා) |
| 16. | ඩබ්.එම්.එම්.ආර්.
අධිකාරි මිය | - ලේකම්
ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය
(2015 ඔක්තෝබර් සිට) |

17. ජී.ආසිරිවතම් මිය - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් (ආර්ථික කටයුතු) විදේශ කටයුතු අමාත්‍යාංශය (2015 ඔක්තෝබර් සිට)
18. පී.එම්.අනුර ඩී සිල්වා මහතා - ව්‍යාපෘති ලේකම් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය (2015 ඔක්තෝබර් සිට)
19. එම්.අයි.එම්. රඹික් මහතා - ලේකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය (2015 ඔක්තෝබර් සිට)
20. බන්දුල වික්‍රමාරච්චි මහතා - අතිරේක ලේකම් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය (2015 ඔක්තෝබර් සිට)
21. ප්‍රියන්ත මායාදුන්නේ මහතා - අතිරේක ලේකම් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය (2015 ඔක්තෝබර් සිට)

පටුන

01	හැඳින්වීම	8
02	2015 වර්ෂයේ අපනයන කාර්යය සාධනය	9-21
03	2015.12.31 දිනට ශේෂ පත්‍රය	22
04	2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් වියදම් ප්‍රකාශය	23
05	මුදල් ප්‍රවාහ ප්‍රකාශය	24
06	හිමිකම් ප්‍රකාශය	25
07	මූල්‍ය ප්‍රකාශන සටහන්	26-33
08	විගණන වාර්තාව	34-55

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනයේ නියැලී ප්‍රධානතම රාජ්‍ය ආයතනයයි.

දැක්ම

ශ්‍රී ලංකා අපනයනයන් ඵලදායී ලෙස සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා පිළිගත් ලොව වඩාත්ම ප්‍රශංසාවට ලක්වන වෙළඳ ප්‍රවර්ධන ආයතනය බවට පත්කිරීම.

මෙහෙවර

ප්‍රතිපත්ති සකස්කිරීම් ක්‍රියාවලිය, උපාය මාර්ගයන්ට යොමු කිරීම වෙළඳපල හා නිෂ්පාදන සංවර්ධනය තුළින් ප්‍රශස්ත (ඉතා යෝග්‍ය) අපනයන ආදායමක් කරා යාම සහ ජාතික ආර්ථිකයට දායකත්වයක් දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයනයන් සහ අපනයනකරුවන් තුළ ගෝලීයව තරඟකාරී බව ඇති කිරීම.

2020 - අපේක්ෂිත අරමුණු

- 2020 දී අපනයන ආදායම ඇ.ඩො. බිලියන 20ක් ළඟා කරගැනීම.
- තෝරාගත් නිෂ්පාදන ක්ෂේත්‍රයන් සඳහා ගෝලීය තරඟකාරී සැපයුම් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව විශ්වාසවන්ත සහ කීර්තිමත් රටක් බවට පත් කිරීම.
- අපනයනයේ ප්‍රතිලාභ විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ රට පුරා සැපයුම් ජාලයට ගලා යාමට සැලැස්වීම.

2015 ජනවාරි - දෙසැම්බර් කාලය තුළ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන සංවර්ධන වැඩසටහන්වල ජර්ගනිය

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලය වන අතර එය 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පිහිටිවන ලදී. වර්ෂ 2020 දී ඇ.ඩො. බිලියන 20ක අපනයන ආදායමක් ලඟා කරගැනීමේ අරමුණින් සහ එමඟින් රජයේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට දායකත්වය ලබාදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමෙහිලා නව උපාය මාර්ගික ප්‍රවේශයකට අවතීර්ණ වී ඇත. ජාතික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙහිලා, අපනයන සංවර්ධන මණ්ඩලය තම කාර්යභාරය ‘ප්‍රතිපත්ති උපදේශක’, ‘අධීක්ෂක’, ‘ප්‍රවර්ධක’, ‘පහසුකම් සලසන්නා’ සහ ‘දැනුම සපයන්නා’ යනාදී ලෙස වගකීමෙන් ඉටුකරනු ලැබේ.

2015 – 2020 උපාය මාර්ගික සැලැස්ම අනුව හිතකර වෙළඳ පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, අන්තර්ජාතික වෙළඳ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා නිෂ්පාදන සහ සේවා සංවර්ධනය, අපනයනකරුවන් සඳහා වෙළඳපල සොයාගැනීම, වෙළඳපල ගවේෂණය, ප්‍රවේශය, සංවර්ධනය සහ විවිධාංගීකරණය පිළිබඳ විශේෂිත සේවා සැපයීම, සැපයුම් දාම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසීම මෙන්ම විශේෂයෙන් පලාත්වල අපනයනය සඳහා සුදානම් සුළු හා මධ්‍ය ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව උපාය මාර්ගික සැලැස්ම/සංයුක්ත සැලැස්ම 2015 - 2020

අපනයන සංවර්ධන මණ්ඩලය 2015 – 2020 කාලය සඳහා අපනයන සංවර්ධන කාර්යයේ නිරතවන රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් දෙකේම උපදේශකත්වයෙන් සහ සහභාගීත්වයෙන් නව උපාය මාර්ගික සැලැස්මක් සකස් කරන ලදී. මෙම සැලැස්ම අනුව ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයන් ප්‍රධාන උපයෝජන, ස්ථිර දායකයන්, අපේක්ෂිත තරඟවදින්නන් සහ ඉදිරියේදී තවත් දියුණු වීමේ හැකියාව සහිත ක්ෂේත්‍රයන් ලෙස වෙන්කර හඳුනාගන්නා ලදී. මෙයට අමතරව සියලුම ක්ෂේත්‍රයන් සඳහා උපාය මාර්ගයන් ද සංවර්ධනය කරන ලදී. උපාය මාර්ගික සැලැස්මේ හඳුනා ගන්නා ලද උපාය මාර්ගයන් පදනම් කරගෙන අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2016 වසර සඳහා ක්‍රියාකාරී සැලැස්ම සකස්කරන ලදී.

අන්තර්ජාලය හරහා ප්‍රගති සටහන් කිරීමේ පද්ධතිය

ප්‍රතිපත්ති හා සැලසුම් අංශය හා එක්ව තොරතුරු තාක්ෂණ අංශය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළත් කිරීමට සහ එහි ක්‍රියාකාරකම්වල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා වෙබ් ආශ්‍රිත දත්ත ඇතුළත් කිරීමේ පද්ධතියක් සකස් කරන ලදී. මෙම පහසුකම භාවිතා කරමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය වාර්තා කරනු ලබයි. එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ තම ප්‍රගති වාර්තා ද මෙම පහසුකම භාවිතා කරමින් සකස් කරනු ලැබේ.

ජනාධිපති අපනයන සම්මාන 2010 – 2013

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2015 දෙසැම්බර් 16 වන දින නෙළුම් පොකුණ රහඹලේදී 21 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලදී. 1981 වසරේදී හඳුන්වා දෙනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන මගින් රටේ අපනයන ආදායමට විශේෂ දායකත්වයක් දක්වන අපනයනකරුවන් උසස්ම රාජ්‍ය සම්මානයට පාත්‍ර කරනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලබන මෙම සම්මාන මගින් ජාතියේ පුරවැසියන්ගේ අපනයන ප්‍රයත්නයන් දිරිමත් කිරීම මෙන්ම රටේ පිළිගත් පුරවැසියන් බවට පත්කිරීම සිදුකරනු ලැබේ. අපනයන සංවර්ධන මණ්ඩලය අධ්‍යක්ෂක මණ්ඩලය මගින් සහතික කළ නිර්ණායක පදනම් කරගෙන ඇගයීම් සිදුකර විශිෂ්ට අපනයන ප්‍රගතියක් අත්කරගත් අපනයනකරුවන් සඳහා සියලුම නිෂ්පාදන ක්ෂේත්‍රයන්

ආවරණය වන පරිදි මෙම සම්මාන පිරි නැමේ.



මෙවර ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා සහ කැබිනට් අමාත්‍යවරු විසින් අපනයනකරුවන්ගේ ප්‍රගතිය පිළිගැනීමට ලක්කරමින් සම්මාන 130ක් පිරිනමන ලදී. සම්මාන උළෙල හා සමගාමීව ජයග්‍රාහකයින්ගේ කුඩා ප්‍රදර්ශනයක් උත්සව පරිශ්‍රයේදී පවත්වන ලදී.

ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන ආයතනයන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සත්කාරකත්වය සපයන ලදී.

28වන ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ සාමාජික ආයතනයන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව 2015 අගෝස්තු 24 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේදී පවත්වන ලදී. මෙම සමුළුව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වූ අතර මේ සඳහා සත්කාරකත්වය සැපයීමේ වරප්‍රසාදය අපනයන සංවර්ධන මණ්ඩලයට හිමි විය. ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන ආයතනයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් 60කට අධික පිරිසක්, ආසියානු රටවල් 19ක ඉහළ නිලධාරීන් මෙන්ම ජීනීවා අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ නියෝජිතයින් මෙවර සමුළුව සඳහා සහභාගී විය. ජපානයේ JETRO ආයතනය මගින් සංවිධානය කරනු ලබන ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන ආයතනයන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව සඳහා ආසියානු කලාපයේ සාමාජික රටවල් 24ක් සහභාගී වේ. මෙම සමුළුවේ අරමුණ වනුයේ කලාපීය වෙළඳාම ඉහළ නැංවීම සහ සාමාජිකයින් අතර සබඳතා ශක්තිමත් කිරීමය. මෙවර ශ්‍රී ලංකාවේ පවත්වන ලද සමුළුවේ තේමාව වූයේ ‘ගෝලීය අගය දාමය හා ආසියාව ඒකාබද්ධ කිරීමය. මෙය ගෝලීය වෙළෙඳ කලාපය තුළ කාලීන සහ වැදගත් තේමාවක්ය. ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන කමිකයින් සමුළුව අමතන ලද අතර විදේශීය නියෝජිතයින් තේමාවට අනුව සාර්ථක සාකච්ඡා පවත්වන ලදී. එමගින් ගෝලීය අගය දාමය සමඟ ආසියාව ඒකාබද්ධ කිරීම සඳහා නව මාර්ග සිතියමක් සකස් කිරීමට යොමු විය.



අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හොංකොං හි HKTDC ආයතනය, කොරියාවේ KOTRA ආයතනය සහ තායිලන්තයේ DITP ආයතනයන් සමඟ ආයතනයන්හි සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ ආසියාවේ වෙළෙඳ විවිධාංගීකරණ කාර්යයන් ඉහළ නැංවීමේ අරමුණින් අන්‍යෝන්‍ය වෙළෙඳ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම් 03 ක් අත්සන් කරන ලදී. කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු නියෝජිතයන් සහ JETRO ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ලාංඡනය දියත් කරන ලදී.

කෘෂි කාර්මික, නිෂ්පාදන, ධීවර නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන සහ අපනයන සේවා සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2015 ජනවාරි සිට දෙසැම්බර් කාලය තුළ කෘෂි කාර්මික නිෂ්පාදන, ධීවර හා කාර්මික නිෂ්පාදන හා සේවා සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී, එම වැඩසටහන්වල ප්‍රගතිය පහත දැක්වේ.

පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය - 2015



අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය 2015 පෙබරවාරි මස 7වන වරටත් පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී. ප්‍රදර්ශනය ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා විසින් උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද අතර ඉතාලිය, බංගලාදේශය, කියුබාව, බ්‍රසීලය ඊජිප්තුව, කොරියාව, ජර්මනිය, මාලදිවයින, ඉන්දියාව, නයිජීරියාව, ඉරාකය, පකිස්තානය, පලස්තීනය සහ දකුණු අප්‍රිකාව යනාදී රටවල් නියෝජනය කරමින් විදේශ නියෝජිතයෝද රැසක් මෙම අවස්ථාවට එක් විය.

මෙවර ප්‍රදර්ශනය දේශීය සමාගම් 110 සහ විදේශීය සමාගම් 11ක් ඇතුළු වෙළඳ කුටි 221කින් සමන්විත වූ අතර, නේපාලයෙන් නව දෙනෙක්, ඉන්දියාවෙන් දෙදෙනෙක් හා ඕමානයෙන් එක් අයෙක් බැගින් විදේශ ගැණුම්කරුවන් පැමිණියහ. ප්‍රදර්ශනය හා සමගාමීව පැවති මෝස්තර දැක්ම, මෝස්තර තරඟය හා හොඳම වෙළඳ කුටිය තේරීමේ තරඟය මෙවර ද කැපී පෙනෙන අංග විය. ශ්‍රී ලාංකීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෝස්තර කරුවන්ගේ හැකියාවන් ඇගයීමට ලක් කිරීම සඳහා සම්මාන ප්‍රධානෝත්සවයක් පවත්වන ලදී. නව නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර ප්‍රථමවරට හොඳම නවෝත්පාදන සුළු පරිමාණ ව්‍යවසායකයා සම්මානයද ප්‍රධානය කරන ලදී.

අන්තර්ජාතික පාට මැණික් ගල් සම්මේලනය ICA Congress 2015

ශ්‍රී ලංකා නිල් මැණික් සැපයීමේ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රචලිත කිරීම හා මැණික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදනයන්ගේ ප්‍රතිරූපය හා තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලය අදාළ පාර්ශවකරුවන් හා එක්ව 2015 මැයි මස 16 සිට 19 දිනයන්හි දී 16වන අන්තර්ජාතික පාට මැණික් ගල් සම්මේලනය පවත්වන ලදී. මේ සඳහා විදේශීය නියෝජිතයින් 247ක් හා දේශීය නියෝජිතයින් 53ක් සහභාගී විය. මෙම සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ දැවැන්ත ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදී.

මෙම සම්මේලනය හා සමගාමීව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයන් ආශ්‍රිත සැසි 29ක් පවත්වන ලදී. එමෙන්ම FACETS, මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ද පවත්වන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැණික් අපනයනකරුවන් 38 දෙනෙකුට එහිදී තම නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලැබිණ.

ජපානයේදී ශ්‍රී ලාංකීය ඇඟළුම් ප්‍රවර්ධන වැඩසටහනක්

සාම්ප්‍රදායික අපනයන වෙළඳපල මත රැඳීයාම අවම කිරීම හා නව වෙළඳපලට ප්‍රවේශවීමේ අරමුණින් අපනයන සංවර්ධන මණ්ඩලය, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAFF) සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව 2015 ජනවාරි 19 සිට 23 දක්වා දිනයන්හි දී ශ්‍රී ලාංකීය ඇඟළුම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරන ලදී. මේ සඳහා ශ්‍රී ලාංකීය විශාල හා මධ්‍ය පරිමාණ ඇඟළුම් අපනයනකරුවන් 5 දෙනෙකුගෙන් සමන්විත වෙළඳ දූත කණ්ඩායමක් සහභාගී විය.

ප්‍රදර්ශනයට අමතරව ඔවුන්ට ජපාන මෝස්තර කර්මාන්තය පිළිබඳව පුහුණු වැඩසටහනකට සහභාගී වීමෙන්, ජපාන මෝස්තර වෙළඳසැල් නැරඹීමටත් ගැණුම්කරුවන් හා සාකච්ඡා කිරීමට මෙන්ම ජපාන අන්තර්ජාතික මෝස්තර ප්‍රදර්ශනයට සහභාගී වීමටත් අවස්ථා හිමි විය. ප්‍රදර්ශනයේ දී හමුවූ වෙළඳ ගැණුම්කරුවෙක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇමරිකානු ඩොලර් 50,000 ක වටිනාකමින් යුත් නිෂ්පාදන ඇණවුම් කරන ලදී.

මෙයට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් බ්‍රසීලයේ අන්තර්ජාතික ඇඟළුම් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකීය ඇඟළුම් අපනයනකරුවන් 06 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සහභාගීත්වය සංවිධානය කරන ලදී. ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට බ්‍රසීල ගැණුම්කරුවන්/ආනයනකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාවක් ද හිමිවිය.

චීනයේ තාක්ෂණ ඉහළ නැංවීමේ වැඩසටහන

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2015 සැප්තැම්බර් 23 සිට 26 දක්වා චීනයේ ෂැංහයි නුවර පැවැත් වූ තාක්ෂණ ඉහළ නැංවීමේ සඳහා සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන් සහභාගී කරවන ලදී. මෙම වැඩසටහන සඳහා විශාල පරිමාණයේ සමාගම් 02ක නියෝජිතයින් සහභාගී වූ අතර වැඩසටහන ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සහ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නැරඹීම සඳහා ක්‍ෂේත්‍ර වාරිකාවන්ද ඇතුළත් විය. ක්‍ෂේත්‍රයේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වෙළඳපලේ නවීනතම යන්ත්‍රෝපකරණ පිළිබඳ සහභාගී වූ ශ්‍රී ලාංකීය අපනයනකරුවන් මෙහිදී දැනුවත් විය. එමෙන්ම ඔවුන් තම නිෂ්පාදන ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නවීනතම නව යන්ත්‍රෝපකරණ හඳුනාගන්නා ලදී. මෙම යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

ශ්‍රී ලංකාවේදී ගැණුම්කරුවන්ගේ සම්මේලනය - “Design & Source Sri Lanka” 2015 - නොවැම්බර් 26 – 29 (2015 ශ්‍රී ලංකා මෝස්තර සැණකෙළිය හා සමඟාමීව)

අපනයන සංවර්ධන මණ්ඩලය, ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සහ ඇඟළුම් කර්මාන්තකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම ගැණුම්කරුවන්ගේ සම්මේලනය සංවිධානය කරන ලදී. මෙහිදී ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්‍ෂේත්‍රයේ දැවැන්තයින්ට ඉහළ පෙලේ බහු ජාතික ගැණුම්කරුවන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව හිමි විය. මේ සඳහා බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඩෙන්මාර්කය ආදී රටවල ප්‍රධානතම මෝස්තර ඇඟළුම් ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත ගැණුම්කරු කණ්ඩායම් සහභාගී විය. ඔවුන් විසින් ශ්‍රී ලංකා ඇඟළුම් නිෂ්පාදනවල ඉහළ තත්ත්වය පිළිබඳ පිළිගත් අතර අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඔවුන්ට ශ්‍රී ලාංකීය නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා ක්‍ෂේත්‍ර වාරිකාවන්හි නිරතවීමට අවස්ථාවක් සකසා දෙන ලදී. එමෙන්ම ගැණුම්කරුවන් ශ්‍රී ලංකා මෝස්තර සැණකෙළිය සඳහාද සහභාගී විය.

ආසියා - පැසිපික් කලාපයේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම

බෝට්ටු කර්මාන්තයේ ශ්‍රී ලාංකීය හැකියාවන් අන්තර්ජාතික වෙළඳපලේ ප්‍රවර්ධනය කිරීම, වෙළඳපල විවිධාංගීකරණය, වෙළඳ භාගය ඉහළ නැංවීම සහ කර්මාන්තයේ තරඟකාරීත්වය වර්ධනය කිරීම යනාදී අරමුණු රැසකින් යුතුව 2015 අප්‍රේල් 21 සිට 25 දිනයන්හි දී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආයෝජන මණ්ඩලය ප්‍රමුඛ නියෝජිතයන් 8 දෙනෙකුගෙන් සමන්විත බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ නිරතවන වෙළඳ දූත පිරිසකගේ සහභාගීත්වය සංවිධානය කරන ලදී. මෙම දූත

පිරිසට ආසියානු පැසිපික් යාත්‍රා සම්මේලනය, ආසියානු බෝට්ටු සමුළුව සහ අන්තර්ජාතික සාගර සංගමයේ (ICOMIA) “ආසියානු සාකච්ඡාව” සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි විය.

එමෙන්ම ඔවුන්ට සිංගප්පූරුවේ යාත්‍රා ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාවද ලැබිණ.

මැණික් හා ස්වර්ණාභරණ

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2015 (FACETS) පැවැත්වීම සඳහා සහයෝගය ලබාදෙන ලද අතර සුළු සහ මධ්‍ය පරිමාණ ස්වර්ණාභරණ නිෂ්පාදකයින් 18ක් සහ ස්වර්ණාභරණ මෝස්තරකරුවන් 07කගෙන් සමන්විත විශේෂ වෙළඳ මණ්ඩපය සංවිධානය කරන ලදී. රුපියල් මිලියන 5.84ක වටිනාකමකින් යුත් විකිණුම් ප්‍රදර්ශන පරිශ්‍රයේදීම සිදුකරන ලද අතර රුපියල් මිලියන 1.5ක වටිනාකමකින් යුතු වෙළඳ ඇණවුම් හිමි විය. එමෙන්ම පුබුදු අත්කම් සමාගම සඳහා ගැණුම්කරුවන් දෙදෙනෙක් සම්බන්ධ කළ අතර කැනඩාවට සාම්පල් ඇණවුමක් ද ලැබිණි.

2015 FACETS ශ්‍රී ලංකා ප්‍රවර්ධනය කිරීම සහ නව ගැණුම්කරුවන් ආකර්ශනය කරගැනීම සඳහා ICA Incolour සභරාවේ පිටුවක් පුරා වර්ණ ඡායාරූප සහිතව විස්තර පළ කරන ලදී.

ලුහු ඉංජිනේරු නිෂ්පාදන

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අප්‍රේල් 24 වන දින ඒකල, ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන ආයතනයේදී වාත්තු කර්මාන්තයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා යොදා ගැනෙන රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ලුහු ඉංජිනේරු නිෂ්පාදන සමාගම් 30කින් ආයතනයේ 5 දෙනෙකු සහභාගී වූ අතර ඉන්දියාවේ FOSECO ආයතනයේ ඉන්දීය විශේෂඥයින් සමාගම් 6ක සංචාරයේ නිරත වූ අතර වාත්තු කර්මාන්තයේ තත්ත්වයන් සහ පිරිවැය කළමනාකරණය පිළිබඳ උපදේශක සේවා ලබා දුන්හ.

ශ්‍රී ලාංකීය කුරුඳු

ජර්මනියේ පැවති ANUGA වෙළඳ ප්‍රදර්ශනයේදී පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු සන්නම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර ජර්මන් සුපර්වේදවරයෙක් සහ තවත් අසූ දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංස්කෘතික ප්‍රදර්ශනයක්ද පවත්වන ලදී. මෙයට අමතරව ඉතාලියේ මිලාන් නුවර පැවති World Expo 2015 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා කුරුඳු නිෂ්පාදන සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රදර්ශනය කරන ලදී.

පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු සඳහා වූ වෙළඳ ලකුණ භාවිතා කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සුදුසුකම් ලත් අපනයනකරුවන්ට ඔවුන්ගේ අගය එකතු කළ කුරුඳු අපනයන සඳහා පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු සන්නම භාවිතා කිරීමේ බලපත්‍රයන් ලබාදීම ආරම්භ කරන ලදී. මෙම වෙළඳ ලකුණ මගින් ලෝකයට නියම කුරුඳු ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන් බව තහවුරු වේ. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම සන්නම භාවිතා කිරීම සඳහා කොන්දේසි පනවන ලදී. එමෙන්ම මෙම සන්නම භාවිතා කිරීම සඳහා බලපත්‍රය වාර්ෂිකව අලුත් කරගත යුතු අතර අදාල කාලය තුළ බලපත්‍ර 13ක් නව වසර සඳහා අලුත් කරගන්නා ලදී.

නිෂ්පාදන ක්‍රියාවලියේ තත්ත්වය උසස් කිරීම සඳහා GTZ ආයතනයෙන් සහය ලබා ගැනීම සඳහා යෝජනාවක් සකසා ඔවුන්ට යොමු කරන ලදී. මෙම කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා රැස්වීමක් UNIDO ආයතනය සමඟ සිදුකරන ලදී. UNIDO විශේෂඥයකු විසින් පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු සන්නම හා අදාල නව ව්‍යාපෘති යෝජනාව බලපත්‍ර හිමියන් සහ අදාල පාර්ශවකරුවන් හමුවේ ඉදිරිපත් කරන ලදී.

කැපු මල් සහ පත්‍ර

2015 මාර්තු 10 සිට 14 දක්වා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආසියානු ඵලදායීතා සංවිධානයේ උපදේශකත්වයෙන් අපනයන වෙළඳපල සඳහා තත්ත්වයෙන් උසස් ඕනිඩ් වගා කිරීම සහ ඵලදායීතාවය ඉහළ නැංවීම පිළිබඳ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන ක්ෂේත්‍ර වාරිකා, සම්මන්ත්‍රණ සහ තාක්ෂණික සැසි යනාදියෙන් සමන්විත විය.

පලතුරු සහ එළවළු

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය සහ ලංකා පලතුරු හා එළවළු නිෂ්පාදකයන් සකසන්නන් හා අපනයනකරුවන්ගේ සංගමය එක්ව පොල් වතු තුළ අතුරු වගාවක් ලෙස වාණිජමය මට්ටමෙන් පලතුරු වගාව ව්‍යාප්ත කිරීම ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. විශේෂයෙන්ම අපනයනය සඳහා පලතුරු වගාවේ සැපයීම් දාමය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට පොල් වගාකරුවන් 24ක් සහ පලතුරු හා එළවළු අපනයන සමාගම් 11ක් මෙන්ම අනෙකුත් අදාළ පාර්ශවයන් රැසක් සහභාගී විය.

මෙම වැඩසටහනේ දෙවන අදියර හොරණ පලතුරු පර්යේෂණ ආයතනයේ දී පැවැත් වූ අතර ඒ සඳහා පොල් වගාකරුවන් 17ක් සහ පලතුරු හා එළවළු අපනයන සමාගම් 6ක් සහභාගී වූහ. එහි දී අපනයනකරුවන් හා වගාකරුවන් සම්බන්ධ කිරීම ද සිදු කෙරිණ. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පලතුරු වගාකිරීම සහ ශ්‍රී ලංකාවේ පලතුරු සඳහා අපනයන වෙළඳපල අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 02ක් සිදු කරන ලදී.

අපනයන සේවා

තොරතුරු සන්නිවේදන තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය

- අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නෙදර්ලන්තයේ CBI ආයතනය හා එක්ව 2015 පෙබරවාරි 19 සහ 20 දිනයන් හි දී තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන සමාගම් 32ක් සඳහා ඔවුන්ගේ ව්‍යාපාරයන් විවිධ සංස්කෘතීන් හමුවේ ප්‍රවර්ධනය කරන අයුරු පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.
- අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නෙදර්ලන්තයේ CBI ආයතනය හා එක්ව 2015 මැයි 7 සහ 8 දිනයන්හි දී මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වැඩ මුළුවක් ක්ෂේත්‍රයේ සමාගම් 25ක් සඳහා පවත්වන ලදී.
- අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්ෂේත්‍රයේ සමාගම් 6ක් සඳහා 2015 මැයි 12 සිට 15 දක්වා දිනයන්හි දී නෙදර්ලන්ත CBI ආයතනයේ විශේෂඥයකුගේ වාරිකාවක් සංවිධානය කරන ලදී.
- අපනයන සංවර්ධන මණ්ඩලය විසින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ 30ක් සඳහා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ නෙදර්ලන්ත CBI ආයතනය හා එක්ව වැඩමුළුවක් ඔක්තෝබර් 13 සහ 14 යන දිනයන්හි දී පවත්වන ලදී.
- තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා වන්ගේ අපනයන ආදායම පිළිබඳ සමීක්ෂණය කිරීම සඳහා PWC ආයතනය හා පවත්නා ගිවිසුම අත්සන් කර එය ආරම්භ කිරීම.
- මෙයට අමතරව ජපානයේ ටෝකියෝ නුවර CEATEC වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකීය සහභාගීත්වය සංවිධානය කරන ලද අතර ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට සම්මන්ත්‍රණ සහ ජාලකරණ සැසි සඳහා සහභාගී වීමේ අවස්ථාවද හිමි විය.
- දේශීය සමාගම් 50ක් සඳහා 2015 නොවැම්බර් 20 – 21 යන දිනයන්හි දී කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී APICTA වෙළඳ සම්මන්ත්‍රණ සහ ගැනුම්කරුවන්ගේ ජාලකරණ සැසි සංවිධානය කරන ලදී.

ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික් සහ අධි තාක්ෂණ සමාගම් 70ක් සඳහා නිරීක්ෂණ වාරිකා සංවිධානය කරන ලදී. එහිදී ක්ෂේත්‍රය මුහුණ පාන ගැටළු සාකච්ඡාවට ගැණුනු අතර ඒවාට සුදුසු විසඳුම් ලබා දීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවලට යොමු කිරීමට නියමිතය.

මුද්‍රණ හා ප්‍රකාශන කර්මාන්තය

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පෙබරවාරි 17වන දින මුද්‍රණ හා ප්‍රකාශන කර්මාන්තයේ ව්‍යවසායකයින් 60 දෙනෙක් සඳහා සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මුද්‍රණ හා ප්‍රකාශන ක්ෂේත්‍රයේ අපනයනකරුවන් ලෝක වෙළඳපලට යොමු කිරීමේ සංවිධානය කළ මෙම වෙළඳ ගනු දෙනු සාකච්ඡාවේ දී ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කර ගනුයේ කෙසේද යන්න සාකච්ඡාවට ගැනිණ.

වෙළඳපල සංවර්ධන වැඩසටහන්

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ සේවාවන්, දැනට පවත්නා, නව සහ නැගී එන අරමුණින් 2015 ජනවාරි සිට දෙසැම්බර් කාලය තුළ පහත දැක්වෙන වෙළඳපල ප්‍රවර්ධන වැඩ සටහන් සඳහා ශ්‍රී ලාංකීය සහභාගිත්වය සංවිධානය කරන ලදී.

යුරෝපා කලාපය:

IPM Essen ප්‍රදර්ශනය 2015, 27 th -31 st Jan 2015	අපනයනකරුවන් 08
Italy – Product Display at Milano Expo 2015	අපනයනකරුවන් 06
Summer Fancy Food Show 2015, Washington, USA ජූනි 28 - 30	අපනයනකරුවන් 07
Anuga Trade Fair , Colonge, Germany , 2015 ඔක්තෝබර් 10 - 14	අපනයනකරුවන් 15
Food Ingredient- Fi Europe -2015, 2015 දෙසැම්බර් 1 - 3	අපනයනකරුවන් 04 සහ නිරීක්ෂකයන් 02

ආසියානු කලාපය:

China – Beijing International Organic & Green Food Industry Expo , 2015 අප්‍රේල් 16 - 18	අපනයනකරුවන් 07
FOODEX 2015, Chiba, Japan 2015 මාර්තු 3 - 6.	අපනයනකරුවන් 06
International Horticulture Goyang (IHK) exhibition, 2015 අප්‍රේල් 24 සිට මැයි 10 දක්වා	අපනයනකරුවන් 03
India Rubber EXPO 2015 - 2015 ජනවාරි 15 - 17	අපනයනකරුවන් 04
ICCF 2015 Trade Fair, Bangalore, India – 2015 මැයි 1 - 10	සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 24
SIAL 2015, China – 2015 මැයි 6 - 8	අපනයනකරුවන් 05
ඇක්වාරාමා 2015 මැයි	අපනයනකරුවන් සහ අභිජනකයින් 15

EXPO Pakistan – 2015 පෙබරවාරි 26 සිට මාර්තු 01 දක්වා	අපනයනකරුවන් 04
Japan IT Week	අපනයනකරුවන් 05
International Garden Expo, Tokyo –2015 ඔක්තෝබර් 13 - 17	අපනයනකරුවන් 06
3 rd China South Asia Expo (CSAE) 2015	අපනයනකරුවන් 123
CEATEC Exhibition, Tokyo, Japan – 2015 ඔක්තෝබර් 05 - 10	අපනයන සමාගම් 06
Myanbuid 2015, Yangon, Myanmar –2015 දෙසැම්බර් 03 - 05	ඉදිකිරීම් ආයතන 10
Promotion of Sri Lanka Education in Maldives – 2015 ජූනි 07 - 09	අධ්‍යාපන ආයතන 24
World Food International Food & Drink Exhibition 2015, Moscow, Expo centre, Russian Federation. – 2015 සැප්තැම්බර් 14 - 17	ආයතන 12
SAARC Trade Fair in 2015, Lahor, Pakistan – 2015 දෙසැම්බර් 4 -6	
Shanghai Cooperation Organization (SCO) Countries Commodity Fair	ආයතන 15
India International Trade Fair [IIFT] - 2015, New Delhi, India – 2015 නොවැම්බර් 14 - 27	ආයතන 06

මැද පෙරදිග කලාපය:

Gulf Food, Dubai, UAE 2015 – 8 th – 12 th Feb 2015	අපනයනකරුවන් 26
Paper World, Dubai 2015	අපනයනකරුවන් 6
Southern African International Trade Exhibition(SAITEK) Johannesburg, South Africa - 21 st -23 rd June 2015	අපනයනකරුවන් 7
GITEX Technology week 2015, held on 18 th to 22 nd October in Dubai	අපනයනකරුවන් 5

ඇමරිකානු කලාපය:

Summer Fancy Food Show 2015, Washington, USA 28 th -30 th June 2015	අපනයනකරුවන් 7
Brazil International Apparel Sourcing Show	අපනයනකරුවන් 6

ප්‍රධාන වෙළෙඳපොළ ප්‍රවර්ධන වැඩසටහන්

GULF FOOD 2015 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගය ඇතිව තේ, ආහාර සහ පාන වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා 2015 පෙබරවාරි 8 සිට 12 වනදා දක්වා ඩුබායි හි දී පැවැති Gulf Food 2015 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකීය සහභාගීත්වය සංවිධානය කරන ලදී. මෙමගින් සාර්ථක වෙළෙඳ ගනුදෙනු මෙන්ම නව ව්‍යාපාරික සම්බන්ධතා රැසක් ඇති විය.



ශ්‍රී ලංකා වෙළෙඳ මණ්ඩපය තුළ දී සමාගම් 26 ක්, තේ, කුළු බඩු, සැකසූ ආහාර, සිසිල් බීම, බිස්කට්, කුළුබඩු, පොල් තෙල්, වියළි පලතුරු, ශාකසාර නිෂ්පාදන වැනි ආහාර සහ පාන නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ලදී. ප්‍රදර්ශනයට සමගාමීව පැවැති හලාල් ආයෝජන සම්මේලනයට සහභාගී වීමෙන් ගෝලීය හලාල් වෙළෙඳපොළේ ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව මෙන්ම ඉස්ලාමීය ආර්ථිකයේ අගනුවර බවට පත් වීමට ඩුබායි හි දර්ශනය තුළ හලාල් ප්‍රමිතිය ඉටු කරන කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කළහ. තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම්, ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිල සාමාජිකයන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා වෘත්තීය සංවිධාන සමඟ එක්ව ව්‍යාපාරික ජාලකරණ රැස්වීම්වලට එක්වීමට ශ්‍රී ලාංකීය අපනයනකරුවන්ට අවස්ථාව ලැබිණි.

චීනයේ තුන් වන දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය [China South Asia Expo] 2015



අපනයන සංවර්ධන මණ්ඩලය විසින් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව චීනයේ කුමින් හි පැවැත්වුණු ඒකාබද්ධ දකුණු ආසියාතික වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා වෙළෙඳ සමාගම් සහභාගී කරවූ අතර වෙළෙඳ කුට් 128 දී

ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ලබා දෙන ලදී. දකුණු ආසියාතික රටවලින් චීනයේ ආනයන පුළුල් කිරීම අරමුණු කරගත් මෙම ප්‍රදර්ශනය චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ හා යුනාන් රජය විසින් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා වෙළෙඳ මණ්ඩපය යටතේ මැණික් හා ස්වණාභරණ [92], තේ [14], අත්කම් [13] සහ තවත් අය [4] වැනි අංශ නියෝජනය කරමින් පුද්ගලික අංශයේ සමාගම් 122 ක් මේ වසරේ දී සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කර තිබේ.

කුමින් හි පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා වැඩි අවධානයක් යොමු වූ ක්ෂේත්‍රයන් වූයේ මැණික් හා ස්වණාභරණ, අත්කම් නිෂ්පාදන, අගය එකතු කළ තේ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන. ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාව, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මෙම වාර්ෂික ප්‍රදර්ශනය සඳහා වැඩි අවධානයක් යොමු කරනුයේ අඩු පිරිවැයක් තුළින් විදේශීය අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබීම සහ ප්‍රදර්ශන පරිශ්‍රයේ දී ම අලෙවිය සිදු කිරීමට ලැබෙන අවස්ථාව උපයෝගී කර ගැනීමටය. මේ වසරේ දී ශ්‍රී ලංකා වෙළෙඳ මණ්ඩපය බොහෝ දින සංචාරකයන් විශාල පිරිසකින් පිරී පැවති අතර නව වෙළෙඳපොළ සබඳතා ගොඩ නගා ගැනීමට, තේ කර්මාන්ත අංශය, මැණික් හා ස්වණාභරණ කර්මාන්තය හා අත්කම් නිෂ්පාදන සමාගම් සමත් විය.

චීන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කිරීම සඳහා මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ද සහභාගී විය. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය විසින් සංචාරකයින්ට පවතිනා ගැටළු පිළිබඳ සාකච්ඡා කළ අතර කොළඹට චීනයේ සිට පවතිනා සෘජු ගුවන් ගමන් පිළිබඳ ව දැනුවත් කිරීමට ද හැකි විය.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට 10 වන චීනයේ දකුණු ආසියා ව්‍යාපාරික සංසදයට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. මෙම සංසදයේ දී අපනයන සංවර්ධන මණ්ඩල සභාපති තුමා විසින් සිල්කේ මාර්ගය තුළින් ශ්‍රී ලංකාවට නව ආර්ථික ප්‍රවේශයක් මැයෙන් දේශනයක් සිදු කරන ලදී.

අභ්‍යන්තර වෙළෙඳ හමුවන් / දූත මණ්ඩල

අදාළ කාලය තුළ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අභ්‍යන්තර වෙළෙඳ හමුවන් / දූත මණ්ඩල සංවිධානය කරන ලදී.

- මුම්බායි ඉන්දියන් මර්චන්ට් වාණිජ මණ්ඩලයේ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකේය සමාගම් සමඟ B2B හමුවීම් පැවැත්වූහ.
- 3 වන CSAE ප්‍රවර්ධනය කිරීම සඳහා යුනාන් පළාතේ චීන නිල නියෝජිතයින් - 2015 ජනවාරි මස සියලු ශ්‍රී ලාංකික පාර්ශව කරුවන් හමුවීම
- ජුනි මස 6 වන දින යුනාන් පළාතෙන් 3 වන CSAE හි චීන නියෝජිතයින් සමඟ සියලු පාර්ශව කරුවන් සමඟ හමුවීම
- මාර්තු මස 25 වන දින ශ්‍රී ලාංකික සමාගම් 12 ක් සමඟ B2B රැස්වීම් පැවැත්වීම සඳහා චීන ව්‍යාපාරික නියෝජිත පිරිසක්
- චීන ව්‍යාපාරිකයින් පිරිසක් පසුගිය 20 වැනි දින ශ්‍රී ලංකාවේ ධීවර හා ඉදිකිරීම් සමාගම් සමඟ B2B රැස්වීම් පැවැත්වූහ.
- මාර්තු මස 26 වන දින කොරියා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියකු ධීවර නිෂ්පාදන සහ තේ අපනයනකරුවන් සමඟ B2B රැස්වීම් පැවැත්වීම
- පාවහන් ප්‍රදර්ශනය සඳහා සංවිධානය කරන ලද වෙළෙඳ ගැණුම්කරුවන්ගේ ආගමනයන් [මීමාන්, ඉන්දියාව, නේපාලය යන 12 ගැනුම්කරුවන්]
- ස්වීඩනයේ හන්ටර් සහ හැන් කැපිටල් පාර්ටිනර්ස් ඒබී, සමාගම් සමඟ B2B රැස්වීම් සංවිධානය කිරීම.
- චීනයේ සුගන්ධ නිෂ්පාදන ආශ්‍රිත වෙළෙඳ සංගමය ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර ශ්‍රී ලාංකික සමාගම් සමඟ රැස්වීමක් පැවැත්වීය.

විද්‍යුත් - අලෙවි මධ්‍යස්ථානය

අපනයන සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ අංශය අන්තර්ජාලය හරහා ගෝලීය වෙළඳපලේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනයට කිරීම සඳහා නව වෙළඳපල උපාංගයක් ලෙස මෙම විද්‍යුත් අලෙවි මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී.

මෙම විද්‍යුත් අලෙවි මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු අපනයනකරුවන් 1950ක් අතර බෙදා හරින ලද අතර ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කරන ලදී. ඒ අනුව අදාළ කාලය තුළ සාමාජිකයන් නවදෙනෙකු සම්බන්ධ වූ අතර ජපානය, සර්බියාව, කුවේට්, කටාර්, ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්ලෝවේකියාව, ස්විස්ටර්ලන්තය, හොංකොං, දකුණු අප්‍රිකාව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යනාදී රටවලින් ආයුර්වේද සහ ශාබ්මය නිෂ්පාදන සඳහා ඇ.ඩො. 3380.58 ක වටිනාකමකින් යුත් නව මිලදී ගැනීම් 23ක් සිදු කළ හැකි විය.

ව්‍යවසායකයින්ගේ ගැටළු විසඳීම - අපනයනකරුවන්ගේ සංසදය

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ගරු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සයවන සහ හත්වන අපනයනකරුවන්ගේ සංසදයන් පවත්වන ලදී. වෙළඳ කටයුතු සම්බන්ධයෙන් වන විශේෂිත ගැටළු සාකච්ඡා කිරීමට පොදු වේදිකාවක් බදු මේ සඳහා අපනයනකරුවන්, ආයෝජකයන් සහ අනෙකුත් ව්‍යවසායකයන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් හි නිලධාරීන් ද සහභාගී වේ.

අදාළ කාලය තුළ අපනයන සංසදයන් දෙකක් පැවැත් වූ අතර ගැටළු 88ක් පමණ සාකච්ඡාවට ගැනිණ.

ඇසුරුම් සංවර්ධන වැඩසටහන්

- ඇසුරුම් ද්‍රව්‍ය අපනයනකරුවන්, සැපයුම්කරුවන් සහ අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් ඇතුළු සහභාගී වූ 70 දෙනෙකු සඳහා ජාත්‍යන්තර වෙළඳපල සඳහා පලතුරු සහ එළවළු සඳහා අපනයන ඇසුරුම් පිළිබඳ සම්මන්ත්‍රණයක් 2015 අප්‍රේල් 08 දින පවත්වන ලදී.
- යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා ගාල්ලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇසුරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් 2015 ජූනි මස 13 වන දින පවත්වන ලදී.
- යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව හම්බන්තොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 50 දෙනෙකු සඳහා ඇසුරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් තංගල්ලේ 2015 අගෝස්තු 22 වන දින පවත්වන ලදී.
- යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 50 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 සඳහා ඇසුරුම් කරණය පිළිබඳ සම්මන්ත්‍රණ හලාවත සහ පානදුරේ දී 2015 නොවැම්බර් 15 සහ දෙසැම්බර් 12 යන දිනයන් හි දී පවත්වන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්

1. රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 35ක් සඳහා කැපු මල් හා විසිතුරු පැලෑටි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2. කළුතර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 58ක් සඳහා අපනයනයට සුදුසු අගය එකතු කළ අන්තාසි නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
3. කැගල්ල, නුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි වගාකරුවන් 982 ක් සඳහා ඉහුරු, කහ සහ ලෙමන් ග්‍රාස් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 22ක් පවත්වන ලදී.
4. මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවීන් 62 ක් සඳහා විසිතුරු පැල ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ M/S දුල්වින් මල් අපනයන සමාගම සමඟ සම්බන්ධ කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

5. වයඹ පලාතේ සුළු හා මධ්‍ය ව්‍යවසායකයින් 90 දෙනෙක් සඳහා දේශීය ඉහළ වෙළඳපල සඳහා බනික් මෝස්තර සංවර්ධනය පිළිබඳ මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
6. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය හා එක්ව අදාල ක්ෂේත්‍රයේ 75 දෙනෙකු සඳහා අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා අපනයන අලෙවිකරණය, ඇසුරුම්කරණය, තත්ත්ව සහ අපනයන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
7. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයන්ගේ ප්‍රයෝජනය සඳහා අගය එකතු කළ කොහු සහ කොහු ආශ්‍රිත නිෂ්පාදනයන් පිළිබඳ පුහුණු වැඩසටහන් 2ක් පවත්වන ලදී.
8. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලී ව්‍යවසායකයින් 30 දෙනෙක් සඳහා අපනයන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
9. හල්දුම්මුල්ල ප්‍රදේශයේ මධ්‍යම සහ විශාල පරිමාණයේ ගම්මිරිස් වගාකරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
10. යාපනය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 75 දෙනෙක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 60 දෙනෙක් සඳහා අපනයන අවස්ථා, අපනයන ක්‍රියාවලි සහ ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ දෙකක් 2015 මාර්තු 18 සහ 19 යන දිනයන්හි දී පවත්වන ලදී.
11. නැගෙනහිර පලාතේ සහල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් 20 දෙනෙකු සඳහා තාක්ෂණ හුවමාරු වැඩසටහනක් 2015 දෙසැම්බර් 04 සහ 05 යන දිනයන්හි දී පවත්වන ලදී.
12. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය හා එක්ව 75 දෙනෙක් සඳහා අගය එකතු කළ තේ ක්ෂේත්‍රයේ අපනයන අලෙවිකරණය, ඇසුරුම්කරණය, ප්‍රමිති සහතික සහ අපනයන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
13. වයඹ පලාතේ අපනයන ශක්තියක් ඇති තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ශාස්ත්‍රඥයන් සඳහා අපනයන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
14. කුලියාපිටිය ප්‍රදේශයේ ගොවීන් 30 දෙනෙක් සඳහා අපනයන වෙළඳපල සඳහා ගම්මිරිස් වගාකිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
15. අපනයන වෙළඳපල සඳහා ඉහුරු වගාව පිළිබඳ හලාවත ප්‍රදේශයේ ගොවීන් 15 දෙනෙක් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
16. අපනයන වෙළඳපල සඳහා විසිතුරු මත්සා ක්ෂේත්‍රය සඳහා නාත්තණ්ඩිය ප්‍රදේශයේ ගොවීන් 50 දෙනෙක් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
17. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන අවස්ථා සහ ප්‍රයෝජන පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
18. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, වැලිමඩ සහ හල්දුම්මුල්ල ප්‍රදේශයන්හි ඉහළ අගයකින් යුතු බෙල්පෙපර්, තක්කාලි සහ පිපිඤ්ඤා වැනි එළවළු වගා කිරීම පිළිබඳ එක් දින තාක්ෂණ හුවමාරු වැඩසටහනක් පවත්වන ලදී.
19. අන්තර්ජාතික වෙළඳපල ඉලක්ක කරගනිමින් ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණකරණය සහ තරඟකාරී නිෂ්පාදන පිළිබඳ වැඩමුළුවක් සුළු සහ මධ්‍ය පරිමාණ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිෂ්පාදකයින්/මෝස්තරකරුවන් 28ක් සඳහා ගාල්ලේදී සංවිධානය කරන ලදී.
20. ගාල්ල, නුවර සහ කොළඹදී ප්‍රාදේශීය අපනයන සංවර්ධන වැඩසටහන් 03ක් සංවිධානය කරන ලදී.
21. වයඹ සහ උතුරු මැද පලාත්වල අපනයනයට සූදානම් පාවහන් නිෂ්පාදකයින් 20 ක් සඳහා නිෂ්පාදන සහ මෝස්තර සංවර්ධන වැඩසටහනක් එක් දින සහ තෙදින වැඩමුළුවක් ලෙස පවත්වන ලදී.

අපනයන ක්ෂේත්‍රය ආශ්‍රිත පුහුණු වැඩසටහන්

අදාළ කාලය තුළ ව්‍යවසායකයන් 107 දෙනෙක් සඳහා ආනයන/අපනයන ක්‍රියාවලිය පිළිබඳ 136,137 සහ 138 වන සහතික පත්‍ර පාඨමාලාවන් පවත්වන ලදී. මේ සඳහා පාඨමාලාවේ කොටසක් සඳහා ක්ෂේත්‍ර වාරිකාව නැවත හඳුන්වා දෙන ලදී.

මීට අමතරව ව්‍යවසායකයින් 86ක් සඳහා අන්තර්ජාතික වෙළඳාම සඳහා අවශ්‍ය විධිවිධාන පිළිබඳ 80 සහ 81 වන පාඨමාලාවන් පවත්වන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් සහ වාණිජ දෙපාර්තමේන්තුවේ නව පත්වීම්ලත් නිලධාරීන් සඳහා අපනයන ක්‍රියාවලිය සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මන්ත්‍රණ 02ක් පවත්වන ලදී.

ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් 40ක් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

අපනයනකරුවන් ලියාපදිංචි කිරීම

අදාළ කාලය තුළ අපනයනකරුවන් සඳහා තාවකාලික ලියාපදිංචි සහතික 804 ක් සහ ස්ථිර ලියාපදිංචි සහතික 106ක් නිකුත් කරන ලදී.

අපනයනය ආශ්‍රිත ප්‍රකාශන

අදාළ කාලය තුළ “Expo News” ප්‍රකාශන 11ක් සහ ‘අපනයන පුවත්’ ප්‍රකාශන 5ක් ප්‍රකාශයට පත්කර ග්‍රාහකයන් වෙත ලබාදෙන ලදී. එමෙන්ම ‘Policy Briefing’ ප්‍රකාශන 6ක් සහ ‘EDB පුවත්’ ප්‍රකාශන 6ක් මණ්ඩලයේ නිලධාරීන් වෙත ලබාදෙන ලදී.

අපනයන ප්‍රගති දර්ශක 2005 – 2014

පසුගිය දශකයේ අපනයන සංඛ්‍යා දත්තයන් විශ්ලේෂණය කර “අපනයන ප්‍රගති දර්ශක” නමින් සවිස්තරාත්මක ප්‍රකාශනයක් සකස් කරන ලදී. මෙය පොතක් ලෙස මෙන්ම සංයුක්ත තැටියක් ලෙසද ප්‍රකාශයට පත්කළ අතර එය අදාළ ආයතන, වාණිජ මණ්ඩල සහ විශ්ව විද්‍යාල සඳහා බෙදා හරින ලදී. ප්‍රථම වරට මෙම ප්‍රකාශනය අපනයන සංවර්ධන මණ්ඩලය වෙබ් අඩවියට ද එක් කළ අතර මුද්‍රණය කරගැනීමට ද හැකිය.

අනෙකුත් වැඩසටහන්




1. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා එක්ව 2015 මැයි මස 13වන දින පළමු ස්විස් - ශ්‍රී ලංකා වට මේස සාකච්ඡාව මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
2. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාණිජ දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා එක්ව 2015 පෙබරවාරි 25වන දින ශ්‍රී ලංකා ‘වෙළඳ ප්‍රතිපත්තිය සහ අපනයන ප්‍රවර්ධනය හා සංවර්ධනය’ මැයෙන් සම්මන්ත්‍රණයක් මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා 250කට ආසන්න අපනයනකරුවන් පිරිසක් සහභාගී විය.
3. 2015 මාර්තු 3වන දින දැවමය ඇසුරුම් ධූමායනය/නිරෝධායනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අදාළ ක්ෂේත්‍රයන්හි 92 ක් සඳහා පවත්වන ලදී.

ප්‍රතිපත්ති හා සැලසුම් අංශය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය

වත්කම්	සටහන	එස්. එල්. එච්.ආර්.එස් 31.12.2015		එස්. එල්. එච්.ආර්.එස් 31.12.2014	
		රු	ශත.	රු	ශත.
ජංගම භෞමික වත්කම්					
ශුද්ධ දේපල පිරිසහ හා උපකරණ	(9)	79,849,346.39		64,144,109.91	
සඳහන් නොකෙරුණු සමාගම් ආයෝජන	(10)	942,012,158.00		888,590,808.00	
වෙනත් ජංගම භෞමික මූල්‍ය වත්කම්	(11)	40,548,150.00		40,548,150.00	
		<u>1,062,409,654.39</u>		<u>993,283,067.91</u>	
ජංගම වත්කම්					
නොග	(12)	1,843,501.62		1,318,144.08	
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	(13)	143,919,667.87		148,466,803.11	
අත්තිකාරම් හා ඉදිරි ගෙවීම්	(14)	38,192,036.96		51,334,602.58	
මුදල් හා මුදල් සමාන දෑ	(15)	85,038,612.68		37,597,978.87	
		<u>268,993,819.13</u>		<u>238,717,528.64</u>	
මුළු වත්කම්		<u>1,331,403,473.52</u>		<u>1,232,000,596.55</u>	
හිමිකම් හා වගකීම්					
ප්‍රාග්ධන සහ වෙත් කිරීම්					
ආධාර ලැබීම්	(16)	41,599,441.48		19,362,941.48	
විශද්‍රව ඉක්මනු ආදායම් අතිරික්තය		<u>1,092,316,061.15</u>		<u>1,026,271,483.80</u>	
මුළු හිමිකම්		1,133,915,502.63		1,045,634,425.28	
ජංගම භෞමික වගකීම්					
වෙත්කිරීම් හා අනිකුත් වගකීම්	(17)	29,184,142.24		26,525,183.86	
පාරිනෝශික සඳහා වෙත්කිරීම්	(18)	93,193,267.00		84,374,275.25	
		<u>122,377,409.24</u>		<u>110,899,459.11</u>	
ජංගම වගකීම්					
අනිකුත් ගෙවීම්	(19)	52,474,985.44		63,230,456.75	
බැංකු අයිරාව	(20)	22,635,576.21		12,236,255.41	
		<u>75,110,561.65</u>		<u>75,466,712.16</u>	
මුළු හිමිකම් හා වගකීම්		<u>1,331,403,473.52</u>		<u>1,232,000,596.55</u>	

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම දරණු ලෙස, අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්
2015.12. 31 දිනට අත්සන් කලේ,

		
.....
ඉන්දිරා මල්වත්ත	ඒ.කේ.සෙනෙවිරත්න	පී.කේ.සුමනරත්න
සභාපතිනිය සහ ප්‍රධාන විධායක	අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික	අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනෙහි අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ප්‍රකාශය

සටහන	එස්. එල්. එච්. ආර්. එස් 31.12.2015		එස්. එල්. එච්. ආර්. එස් 31.12.2014	
	රු.	ශත.	රු.	ශත.
ආදායම				
ආදායම	(3)	560,293,096.48	607,956,169.40	
අනෙකුත් ආදායම්	(4)	116,753,204.68	132,410,214.45	
මුළු ආදායම		677,046,301.16	740,366,383.85	
වියදම්				
අපනයන සංවර්ධන වියදම	(5)	(245,617,330.73)	(300,282,286.93)	
පරිපාලන වියදම	(6)	(359,936,254.12)	(332,116,077.42)	
මෙහෙයුම් වියදම් ඉක්මවූ ආදායම		71,492,716.31	107,968,019.50	
මුළු වියදම්	(7)	(1,348,677.45)	(2,216,154.81)	
සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් වියදම ඉක්මවූ අතිරික්තය		70,144,038.86	105,751,864.69	
අනෙකුත් විස්තීර්ණ ආදායම්				
දේපල හා පිරිසහ උපලබ්ධියෙන් ලද මහ/(අමා)ස	(8)	-	(100,000.00)	
ආයු ගණක මහ/නිරවස්ථිත ප්‍රතිලාභ සැලසුම්මත		-	-	
විදේශ කටයුතු මත මුළු ප්‍රකාශන පරිවර්තන සඳහා- මහය/පාඩුව.		-	-	
මුළු වත්කම් විකිණීමෙන් මහ(පාඩු)		-	-	
වර්ෂයේ අතිකුත් මුළු ආදායම		-	(100,000.00)	
වර්ෂයේ මුළු ආදායම		70,144,038.86	105,651,864.69	

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනට අවසන් වර්ෂය සඳහා - මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	2015 රු. ගන.	2014 රු. ගන.	
මෙහෙයුම් වලින් ලද මුදල් ප්‍රවාහය			
සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ලද විභවයට වැඩි ආදායම	70,144,039	105,651,865	
ගැලපීම්			
සෘජුවම	13,347,223	10,283,639	
ආයෝජන වලින් ලද ආදායම	(109,503,735)	(123,308,069)	
ප්‍රත්‍යාගමන අලාභ	-	100,000	
දේපල පිරිසිඳු උපකරණ විකිණීමෙන් ලද ලාභය	-	(1,967,736)	
පෙර වර්ෂය සඳහා ගැලපුම්	(4,099,462)	-	
මූල්‍ය විභවය	364,397	359,624	
රාජ්‍ය ලැබීම් සඳහා ක්‍රමසෘජු	(3,323,500)	(1,343,079)	
පාරිභෝගික සඳහා වෙන්කිරීම්	19,909,697	13,496,607	
කාරක ප්‍රාග්ධනය වෙනස්වීමට පෙර මෙහෙයුම් ලාභය	(13,161,340)	3,272,851	
තොගය (වැඩිවීම/අඩුවීම)	(525,358)	12,178	
ණය ගැති හා ලැබියයුතු දෑ (වැඩිවීම/අඩුවීම)	4,547,135	1,770,951	
අත්තිකාරම් හා කමිස් ගෙවීම්(වැඩිවීම/අඩුවීම)	13,142,566	(10,640,255)	
වෙන්කිරීම් හා වෙනත් ගෙවියයුතු දෑ(වැඩිවීම/අඩුවීම)	2,658,958	4,435,775	
වෙනත් ගෙවියයුතු දෑ (වැඩිවීම අඩුවීම)	(10,755,471)	(537,544)	
මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය	(4,093,510)	(1,686,045)	
මූල්‍ය විභවය ගෙවීම්	(364,397)	(359,624)	
පාරිභෝගික ගෙවීම්	(11,090,706)	(9,077,408)	
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ගලායාම	(15,548,612)	(11,123,076)	
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය			
ස්ථාවර වත්කම් අත්පත්කර ගැනීම්	(3,492,460)	(6,808,384)	
ස්ථාවර වත්කම් විකිණීමෙන් ලද මුදල්	-	3,413,069	
සමාගම් කොටස් වලින් ලද ආදායම	53,421,350	83,131,040	
ලාභාංශ ලැබීම්	54,097,923	37,965,315	
පොලී ලැබීම්	1,984,462	2,211,715	
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ගලායාම	106,011,274	119,912,754	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය			
කොටස් ආයෝජන	(53,421,350)	(83,131,040)	
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය	(53,421,350)	(83,131,040)	
වර්ෂය තුළ මුදල් හා මුදල් සමාන දෑ වැඩිවීම/අඩුවීම	37,041,312	25,658,639	
වර්ෂය ආරම්භයේ මුදල් හා මුදල් සමාන දෑ	25,361,724	(296,915)	
වර්ෂය අවසානයේ මුදල් හා මුදල් සමාන දෑ	62,403,036	25,361,724	
මුදල් හා මුදල් සමානම දෑ විශ්ලේෂණය			
අතැති මුදල්	15	130,049	88,706
බැංකුවේ ඇති මුදල්	15	84,908,564	37,509,273
බැංකු අයිරා	20	(22,635,576)	(12,236,255)
		62,403,036	25,361,724

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 2015.12.31 දිනට අවසන් වර්ෂය සඳහා
 හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය

	<u>රුපු ආධාර</u>	<u>සමුච්චිත ලාභ</u>	<u>එකතුව</u>
2014.01.01 දිනට ශේෂය	20,706,020.21	920,619,619.11	941,325,639.32
සාමාන්‍ය ක්‍රියා වලින් විශද්‍රව ඉක්මවූ ආදායම් අතිරික්තය	-	105,651,864.69	105,651,864.69
රුපු ලැබීම් සඳහා ක්‍රමයන්‍ය	(1,343,078.73)	-	(1,343,078.73)
2014.12.31 ශේෂය	<u>19,362,941.48</u>	<u>1,026,271,483.80</u>	<u>1,045,634,425.28</u>
සාමාන්‍ය ක්‍රියා වලින් විශද්‍රව ඉක්මවූ ආදායම් අතිරික්තය	-	70,144,038.86	70,144,038.86
රුපු ලැබීම් සඳහා ක්‍රමයන්‍ය	(3,323,500.00)	-	(3,323,500.00)
පෙර වර්ෂයේ ගැලපීම් (22.2.3)	-	(4,099,461.51)	(4,099,461.51)
2015.12.31 දිනට ශේෂය	<u>16,039,441.48</u>	<u>1,092,316,061.15</u>	<u>1,108,355,502.63</u>

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනට මූලික ප්‍රකාශනවල සටහන්

	<u>එ.ස.එ.ල. එ.ඟ.ආර්.එ.ස</u> <u>31.12.2015</u> <u>රු. ශත.</u>	<u>එ.ස.එ.ල.එ.ඟ.ආර්.එ.ස</u> <u>31.12.2014</u> <u>රු. ශත.</u>
(3) ආදායම		
රාජ්‍ය ලැබීම්	462,770,000.00	518,000,000.00
ආනයන සේවා ආදායම්	84,001,943.59	68,596,668.00
CHOGM 2013	-	9,120,000.00
පලාත් කාර්යාල ආදායම්	84,050.40	27,134.75
අන්තර්ජාල ආදායම්	343,894.00	367,859.00
විද්‍යුත් වෙළඳ ආදායම	458,859.79	316,195.56
එක්ස්පෝ 2012 ආදායම	1,000,000.00	1,000,000.00
සම්මන්ත්‍රණ හා පාඨමාලා ගාස්තු	3,773,280.00	2,770,242.00
වෙළඳ කුටි ආදායම-සම් භාණ්ඩ ප්‍රදර්ශනය 2015	6,539,247.70	6,543,145.09
පොත් අලෙවිය	165,821.00	309,425.00
අනෙකුත් ආදායම්	1,156,000.00	905,500.00
	<u>560,293,096.48</u>	<u>607,956,169.40</u>
(4) අනෙකුත් ආදායම්		
පොලී ආදායම්	1,984,461.65	2,211,714.68
ආශ්‍රිත සමාගම් ලාභ	53,421,350.00	83,131,040.00
ලාභාංශ	54,097,923.05	37,965,314.57
ආයෝජන ඇවර කිරීමේ පාඩු	-	1,967,735.68
අනිකුත් විවිධ ආදායම්	438,496.35	1,045,364.07
ක්‍රමයෙන් රාජ්‍ය ආධාර	3,323,500.00	1,343,078.73
සේවක ශාසන පොලී	3,487,473.63	4,745,966.72
විනිමය අනුපාත වෙනස	-	-
	<u>116,753,204.68</u>	<u>132,410,214.45</u>
(5) අපනයන සංවර්ධන වියදම්		
අපනයන සංවර්ධන වැඩසටහන්	66,607,024.74	80,298,367.71
EU ශ්‍රී ලංකා කාර්මික නිශ්පාදන	-	570,611.09
අපනයන වෙළඳ ප්‍රවර්ධන - විදේශ	121,312,624.90	92,264,081.98
CHOGM 2013	-	82,405,173.94
එක්ස්පෝ මිලානෝ 2015	13,331,528.67	-
වෙළඳ නිශේචිත සහභාගිත්වය	500.00	531,303.11
දේශීය වෙළඳ ප්‍රදර්ශන	9,211,475.65	2,181,155.30
ප්‍රතිපත්ති හා සැලසුම්	3,692,527.17	977,162.38
අපනයන වෙළඳ ප්‍රවර්ධන	3,751,492.77	9,424,470.21
ප්‍රාදේශීය සංවර්ධන වියදම්	13,278,983.73	19,026,572.10
වෙළඳ තොරතුරු හා සේවා වියදම්	4,220,741.78	7,639,200.33
අන්තර්ජාල වියදම්	7,219,584.70	3,404,465.89

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනට මූල්‍ය ප්‍රකාශනවල සටහන

	එස්.එල්. එච්.ආර්.එස් 31.12.2015		එස්.එල්. එච්.ආර්.එස් 31.12.2014	
	රු.	ඟ.	රු.	ඟ.
එකාබද්ධ කෘෂි ආදර්ශ ව්‍යාපෘති		2,982,206.62		2,680.00
ශ්‍රී ලංකා කුරුඳු සන්නම් නිර්මාණය		8,640.00		1,557,042.89
		245,617,330.73		300,282,286.93
(6) ජරිපාලන වියදම්				
වැටුප් හා වේතන	127,498,333.84		109,968,561.74	
අතිකාල හා නිවාඩු දීමනා	7,404,712.84		8,328,658.36	
ප්‍රසාද දීමනා	2,778,337.50		2,687,512.50	
සේවක අර්ථ සාධක අරමුදල	16,708,117.65		12,958,600.38	
සේවක භාරකාර අරමුදල	3,350,700.01		2,545,187.66	
විශ්‍රාම වැටුප්	43,835.00		34,000.00	
පාරිභෝගික දීමනා	19,909,697.25		13,496,606.73	
සුභසාධන	22,456,280.97		20,355,505.15	
බඳවාගැනීම් වියදම්	1,122,920.59		262,569.43	
සේවක පිරිවැය	3,487,473.63		4,745,966.72	
විදුලි ගාස්තු	18,024,563.57		22,471,618.02	
ජල ගාස්තු	802,563.06		789,544.24	
නීති හා වෙනත් වෘත්තීය ගාස්තු	650,864.00		66,874.40	
ප්‍රවාරණය	203,172.00		489,776.00	
ආරක්‍ෂක වියදම්	4,727,765.12		4,236,270.54	
විගණන ගාස්තු	600,000.00		1,039,239.00	
මුද්‍රණ වියදම්	393,974.78		956,654.80	
ගමන් වියදම්	13,025,028.12		15,705,709.54	
විනෝදාශ්වාද	405,266.84		254,383.60	
පොදු වියදම්	6,158,289.95		1,682,354.10	
අධ්‍යක්‍ෂ මණ්ඩල ගාස්තු	608,327.00		571,270.00	
කාර්යාල උපකරණ නඩත්තුව	2,398,773.73		971,931.65	
ගෙවළු කුලී	65,301,327.83		63,500,001.60	
ඉන්ධන හා තෙල්	4,781,361.74		8,397,404.96	
වාහන නඩත්තු අලුත් වැඩිකා	5,466,619.52		6,653,826.76	
පුද්ගලික කුලී	5,709,259.05		5,739,629.40	
සන්නිවේදන හා සාමාජික මුදල	7,174,814.76		8,216,618.66	
ක්‍ෂය සඳහා වෙන් කිරීම්	13,347,222.77		10,283,639.34	
දේශීය පුහුණු වියදම්	854,417.53		338,961.40	
කාර්යාල අවශ්‍යතා	3,425,668.03		3,912,601.53	
විදේශීය පුහුණු වියදම්	1,116,565.44		408,458.96	
විනිමය අනුපාත අලාභ	-		46,140.25	
		359,936,254.12		332,116,077.42

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 2015.12.31 දිනට මූල්‍ය ප්‍රකාශනවල සටහන්

	<u>එස්.එල්. එච්.ආර්.එස්</u> <u>31.12.2015</u> <u>රු ශත.</u>	<u>එස්.එල්.එච්.ආර්.එස්</u> <u>31.12.2014</u> <u>රු ශත.</u>
(7) මූල්‍ය පිරිවැය		
පොලී වියදම්	364,397.02	359,623.59
මුද්දර ගාස්තු	73,772.50	971,611.00
මූල්‍ය වියදම්	910,507.93	884,920.22
	<u>1,348,677.45</u>	<u>2,216,154.81</u>
(8) මෝටර් රථ ප්‍රතිනාශණය		
මණ්ඩලයට අයිති මෝටර් රථ ශ්‍රී ලංකා ඔටෝමෝබයිල් සමාගම විසින් 2012.12.31 දිනට නැවත අගය කරන ලදී . වසර පහකට වරක් මෝටර් රථ වාහන නැවත අගය කිරීමට බලාපොරොත්තු වේ.		

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනට මුද්‍රණ ප්‍රකාශනවල සටහන්

(9) දේපල ගන්නා හා උපකරණ

(9.1) පිරිවැය

වත්කම්	ශේෂය <u>1/1/2015</u>	එකතුකිරීම්	වැටුණ ගබඩයේ කිරීම	ඉවත් කිරීම්	ශේෂය <u>31/12/2015</u>
ගෘහස්ථ දුරකථන	99,364.00	-	-	-	99,364.00
මෝටර් රථ	49,550,000.00	25,560,000.00	-	-	75,110,000.00
පරිගණක	31,941,213.02	1,308,681.00	-	-	33,249,894.02
පරිගණක මෘදුකාංග	4,145,281.00	1,920,799.50	-	-	6,066,080.50
පරිගණක උපකරණ	980,467.32	25,880.00	-	-	1,006,347.32
රූපවාහිනී උපකරණ	4,730,855.01	66,490.00	-	-	4,797,345.01
පී.එම්.එස්.උපකරණ	65,549.00	-	-	-	65,549.00
දුරකථන සම්බන්ධීකරණ	1,495,390.14	11,770.00	-	-	1,507,160.14
ලී ඛණ්ඩ සම්බන්ධීකරණ	14,775,057.29	24,675.00	-	-	14,799,732.29
කාර්යාල උපකරණ	15,468,572.24	134,163.75	-	-	15,602,735.99
	123,251,749.02	29,052,459.25	-	-	152,304,208.27

(9.2) ණය වෙන්කිරීම්

	ශේෂය <u>1/1/2015</u>	වර්ෂය සඳහා ණය	ඉවත් කිරීම් සඳහා ණය වෙන් කිරීම්	ශේෂය <u>31/12/2015</u>
ගෘහස්ථ දුරකථන	68,367.42	7,121.64	-	75,489.06
මෝටර් රථ	11,349,999.99	7,698,500.00	-	19,048,499.99
පරිගණක	24,346,098.58	2,854,883.35	-	27,200,981.93
පරිගණක මෘදුකාංග	1,978,284.77	733,304.30	-	2,711,589.07
පරිගණක උපකරණ	341,899.27	217,274.39	-	559,173.66
රූපවාහිනී උපකරණ	3,302,935.56	222,112.11	-	3,525,047.67
පී.එම්.එස්. උපකරණ	30,713.57	3,483.54	-	34,197.11
දුරකථන සම්බන්ධීකරණ	1,341,124.01	80,465.42	-	1,421,589.43
ලී ඛණ්ඩ සම්බන්ධීකරණ	5,853,706.65	693,381.59	-	6,547,088.24
කාර්යාල උපකරණ	10,494,509.29	836,696.43	-	11,331,205.72
	59,107,639.11	13,347,222.77	-	72,454,861.88

ලියා හරින ලද වටිනාකම

	<u>2015</u>	<u>2014</u>
පිරිවැය	152,304,208.27	123,251,749.02
සමුච්චිත ණය කිරීම්	(72,454,861.88)	(59,107,639.11)
ලියා හරින ලද වටිනාකම	79,849,346.39	64,144,109.91

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 2015.12.31 දිනට අවසන් වර්ෂය සඳහා
 මූල්‍ය තත්ව ප්‍රකාශනයේ සටහන්

	<u>එස්.එල්.එල්.ආර්.එස්</u> <u>31.12.2015</u> <u>රු. ඉත.</u>	<u>එස්.එල්.එල්.ආර්.එස්</u> <u>31.12.2014</u> <u>රු. ඉත.</u>
(10) ආශ්‍රිත සමාගම් ආයෝජන - ලැයිස්තුගත නොවන ආශ්‍රිත සමාගම් ආයෝජන - ඩී.එච්.පී.එල්.	942,012,158.00 942,012,158.00	888,590,808.00 888,590,808.00
(11) වෙනත් ජංගම නොවන මූල්‍ය වත්කම් නිදහස් කළ හැකි වරණීය කොටස් සාමාන්‍ය කොටස් (-)භාහිරකරන සඳහා වෙන් කිරීම්	105,058,083.78 58,312,483.62 (122,822,417.40) 40,548,150.00	105,058,083.78 58,312,483.62 (122,822,417.40) 40,548,150.00
(12) තොගය ලිපිද්‍රව්‍ය ටයර් හා ටිශුබ්‍රි	1,843,501.62 - 1,843,501.62	1,318,144.08 - 1,318,144.08
(13) වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ අපනයන කරුවන්ගේ ණය (-)ණය ගැති භාහිරකරන වෙන් කිරීම් කාර්ය මණ්ඩල ණය (-)ගෙවිය යුතු සේවක පිරිවැය ලැබිය යුතු වැට්ටි වෙනත් තැන්පතු	46,120,175.53 (45,477,591.40) 41,985,995.31 (14,316,119.84) 104,676,878.80 10,930,329.47 143,919,667.87	46,391,543.87 (45,477,591.40) 43,867,269.13 (14,704,943.13) 104,676,878.80 13,713,645.84 148,466,803.11
(14) අත්තිකාරම් හා ගෙවීම් ගෙවීම් අත්තිකාරම් බැංකු සුරක්ෂිත සේවා තැන්පතු ආපසු ගෙවිය යුතු ආරක්ෂිත තැන්පතු අවලංගු චෙක්පත් කමන් ගෙවූ කාර්ය මණ්ඩල වියදුම්	15,599,232.10 5,719,704.56 300,000.00 1,062,550.30 969,390.16 225,040.00 14,316,119.84 38,192,036.96	18,360,928.24 15,981,790.75 300,000.00 1,002,550.30 969,390.16 15,000.00 14,704,943.13 51,334,602.58

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 2015.12.31 දිනට අවසන් වර්ෂය සඳහා
 මූල්‍ය තත්ව ප්‍රකාශනයේ සටහන්

	එස්.එල්.එල්.ආර්.එස් 31.12.2015		එස්.එල්.එල්.ආර්.එස් 31.12.2014	
	රු	ශත.	රු	ශත.
(15) මුදල් හා මුදල් සමාන දෑ				
ලංකා බැංකුව - මුදල් අයකැමි තැන්පත්	2,500.00		2,500.00	
ලංකා බැංකුව - ලේඛ විවි	74,513,941.58		26,733,368.90	
ජාතික සංවර්ධන බැංකුව	4,463,266.71		6,067,851.26	
ලංකා බැංකුව - කෝපරේටි ශාඛාව	5,904,484.72		4,683,705.38	
සම්පත් බැංකුව - නුවර	4,728.76		4,471.75	
සම්පත් බැංකුව - ගාල්ල	6,886.49		6,625.89	
ලංකා බැංකුව - අම්පාර	3,987.61		3,392.04	
ලංකා බැංකුව - හම්බන්තොට	1,903.61		1,780.64	
ලංකා බැංකුව බදුද්‍රෝණ	4,385.80		3,789.14	
ලංකා බැංකුව මන්නාරම	919.78		413.71	
සම්පත් බැංකුව- කුරුණෑගල	1,558.68		1,373.76	
අනෙකුත් මුදල්	130,048.94		88,706.40	
	85,038,612.68		37,597,978.87	
(16) රජයේ ලැබීම්				
රජයේ දායකය	7,904,002.00		7,904,002.00	
රජයේ දායකය මෝටර් රථ	38,560,000.00		13,000,000.00	
ශ්‍ර.එන්.ඩී.පී. දායකය	2,110,282.00		2,110,282.00	
අයි.ටී.සී දායකය	12,716.35		12,716.35	
අපනයන ප්‍රවර්ධන ලේකම් කාර්යාලය	202,677.32		202,677.32	
(-)රජයේ ආධාර ක්‍රමසහය	(7,190,236.19)		(3,866,736.19)	
	41,599,441.48		19,362,941.48	
(17) වෙනත් වගකීම් හා වෙන්කිරීම්				
ණය ආධාර ක්‍රම දායකත්වය	7,888,532.97		7,567,706.09	
උළු පරණගම ආශ්‍රිත ගම්මාන	2,108,251.77		2,108,251.77	
අපනයනකරු දායකත්වය	24,678,355.00		19,055,549.00	
උළු පරණගම පාලන ගිණුම	(10,403,683.00)		(10,403,683.00)	
ආපසු ගෙවිය යුතු තැන්පතු	4,912,685.50		8,197,360.00	
	29,184,142.24		26,525,183.86	
(18) පාරිභෝගික සඳහා වෙන් කිරීම්				
ඉදිරියට ගෙන ආ ශේෂය	84,374,275.25		79,955,076.27	
වර්ෂය තුළ කළ වෙන් කිරීම්	19,909,697.25		13,496,606.73	
වර්ෂය තුළ කළ ගෙවීම්	(11,090,705.50)		(9,077,407.75)	
ඉදිරියට ගෙන ආ ශේෂය	93,193,267.00		84,374,275.25	

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 2015.12.31 දිනට අවසන් වර්ෂය සඳහා
 මූල්‍ය තත්ව ප්‍රකාශනයේ සටහන්

	<u>එස්.එල්.එල්.ආර්.එස්</u> <u>31.12.2015</u>	<u>එස්.එල්.එල්.ආර්.එස්</u> <u>31.12.2014</u>
	<u>රු.</u> <u>ඟු.</u>	<u>රු.</u> <u>ඟු.</u>
(19) වෙනත් ගෙවියයුතු දෑ		
ගෙවිය යුතු මුද්දර ගාස්තු	16,175.00	15,775.00
ගෙවිය යුතු වැටුප්	152,054.87	19,922.30
ගෙවිය යුතු විවිධ වියදම්	21,717.86	-
ගෙවිය යුතු සේ. අ. අ. වියදම්	2,780,399.73	1,882,605.64
ගෙවිය යුතු සේ.භා. අ. වියදම්	333,648.12	225,912.82
විශ්‍රාම වැටුප් ගෙවීම්	(165.00)	397.50
සේවක අවසාන ගෙවීම්	61,644.46	61,644.46
ගෙවිය යුතු විගණන ගාස්තු	1,973,292.00	3,269,004.00
නැවත ගෙවිය යුතු ආරක්ෂක තැන්පතු	2,500.00	2,500.00
ගෙවිය යුතු රක්ෂණ	-	12,357.14
නැවත ගෙවිය යුතු තැන්පතු- ටෙන්ඩර්	6,000.00	76,000.00
දුඳුරිපත් නොකල වෙස්පත්	317,233.95	317,233.95
වෙනත් උපවිත වියදම්	46,810,484.45	57,347,103.94
කෘෂි කලාප ගෙවීම් සඳහා වෙන් කිරීම්	-	-
	<u>52,474,985.44</u>	<u>63,230,456.75</u>
(20) බැංකු අභිරුචි		
ලංකා බැංකුව - ලේකම් විවි	22,635,576.21	12,235,606.53
ලංකා බැංකුව - ගාල්ල	-	648.88
	<u>22,635,576.21</u>	<u>12,236,255.41</u>

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
2015.12.31 දිනට මූල්‍ය ප්‍රකාශනවල සටහන

(21) ශ්‍රී ලංකා ගනුකාඩ්කරණ ප්‍රමිත 39 ට අනුව නිමිකම් කෙටස් ආයෝජනය භාහිරණ පරීක්ෂා කරන ලදී. එ අනුව 01.01.2011 දිනට භාහිරණ වෙන් කිරීම නැවත ගැලපීම රු 31,698,150 කි.

(22) (22.1) ශ්‍රී ලංකා ගනුකාඩ්කරණ ප්‍රමිත 39 ට අනුව භාණ්ඩාගාරයෙන් ලද ප්‍රධාන රේගු රැස්කිරීම භාහිරණ පරීක්ෂා කරන ලදී. එ අනුව 01.01.2011 දිනට භාහිරණ වෙන් කිරීම් රු. 468,742,448.83 හඳුනාගන්නා ලදී.

(22.2) කාර්ය මණ්ඩල ණය

ශ්‍රී ලංකා ගනුකාඩ්කරණ ප්‍රමිත අංක 39 ට අනුව 01.01.2011 දිනට පැවති කාර්ය මණ්ඩල ණය පවත්නා පොලී අනුපාතයට අනුව භාහිරණ පාඩු අඩුකොට අවකරණය කරන ලදී. එ අනුව ඉදිරියට කළ කාර්ය මණ්ඩල පිරිවැය සහ එස්.එල්.එච් ආර්.එස් ගැලපීම් අගය රු: 16,060,711.67 ගිණුම්කරණ පොත්වල ගලපන ලදී.

(22.2.1) එස්.එල්.එච් ආර්.එස්.ගැලපීම් ගිණුමේ ශේෂය කාර්ය මණ්ඩල ණය ගිණුමෙන් අඩුකරන ලදී. එ අනුව කාර්ය මණ්ඩල ණය මූල්‍ය තත්ව ප්‍රකාශනයේ සාධාරණ අගයට පත්වා ඇත.

කාර්ය මණ්ඩල ණය	41,985,995.31
එස්,එල්,එච් ආර්.එස් ගැලපීම්	<u>(14,316,119.84)</u>
	<u>27,669,875.47</u>

(22.2.2) ඉහත ගැලපීමෙන් හටගත් ඉදිරියට කළ කාර්ය මණ්ඩල පිරිවැය ජංගම වත්කම් යටතේ පෙන්වා ඇත.

ඉදිරියට කළ කාර්ය මණ්ඩල පිරිවැය	<u>14,316,119.84</u>
--------------------------------	----------------------

(22.2.3) නුවර ප්‍රාදේශීය කාර්යාලයේ පෙර වර්ෂවල ගොඩනැගිලි කුලී ලෙස රු. 4,099,461.51 ක මුදලක් ප්‍රවර්ථන වර්ෂයේදී ගෙවා ඇත.

(23) ශ්‍රී ලංකා ගනුකාඩ්කරණ ප්‍රමිත අංක 39 ට අනුව එක්සත්ව එකකයට ගෙවිය යුතු ශේෂය අවකරණය කරන ලදී. මෙය ඉහත ගැලපීමෙන් හටගත් බලපෑම පෙන්වයි.



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය } විසිඑම2/එල්/ටීඩීබී/1/15/63 } මගේ අංකය }
 எனது இல. } } உமது இல. }
 My No. } } Your No. }

දිනය } 2017 පෙබරවාරි 21 දින }
 திகதி } }
 Date }

සභාපති,

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 16 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් මණ්ඩලයේ සභාපති වෙත යථා කාලයේදී නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවිගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01

සමාලෝචිත වර්ෂයේදී හා පෙර වර්ෂයේදී ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම සඳහා රජයේ ප්‍රදාන පිළිවෙලින් රු.3,492,459 ක් හා රු.8,779,054 ක් ලැබී තිබුණ අතර එය ප්‍රාග්ධන ප්‍රදාන වශයෙන් ගිණුම්ගත කිරීම වෙනුවට ආදායමට ගලපා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

(i) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.467,705 ක් වූ වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ii) අනෙකුත් උපකරණ සඳහා ක්ෂය අනුපාතය ගිණුම් ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

සේවක ප්‍රතිලාභ බැඳීම් ගණනයේදී ව්‍යාපෘති ඒකක ණය ක්‍රමය භාවිතා කිරීමට කටයුතු කර නොතිබුණි.



(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24

මණ්ඩලයේ සභාපති මණ්ඩලයේ ආශ්‍රිත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර මණ්ඩලය විසින් සමාගමේ මෙහෙයුම් හා මූල්‍ය කටයුතු සම්බන්ධ තීරණ සඳහා දායක වන ප්‍රමාණය හා මණ්ඩලය එම සමාගමට ගෙවනු ලබන ගොඩනැගිලි කුලිය, ශ්‍රවණාගාර ගාස්තු, ජලය, පවිත්‍රතා හා විදුලිය වියදම් පිළිබඳ තොරතුරු සටහනක් මගින් හෙළිදරව් කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 38

මණ්ඩලයේ වෙබ් අඩවිය සංවර්ධන කිරීම සඳහා වැය කරන ලද රු.5,128,000 ක මුදල අස්පාශ්‍ය වත්කමක් ලෙස හඳුනා ගෙන නොතිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39

- (i) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන අනුව හිඟ හිටි අපනයන ණය ශේෂය රු.46,120,175 ක් වූ අතර ඉන් රු.45,477,591 ක් සඳහා භාතිකරණ ප්‍රතිපාදන කර තිබුණි. අපනයන ණය අය කර ගැනීමේ ප්‍රගතිය සලකා බැලීමකින් තොරව 2012 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා සමාන ප්‍රමාණයකින් භාතිකරණය සඳහා ප්‍රතිපාදනය කර තිබුණ බැවින් භාතිකරණය වූ සමාගම්වලින් අය වූ රු.379,868 ක් අදාළ ගිණුම්වල ගැලපීම සිදුකර නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව රු.163,370,566 ක් වූ මූල්‍ය සාධන පත්‍ර, ජංගම නොවන මූල්‍ය වත්කම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (iii) වටිනාකම රු.25,750,000 ක් වූ කොටස් ආයෝජනය කර තිබූ සමාගම් 04 කින් පසුගිය වසර 07 ක කාල පරිච්ඡේදය තුළ ලාභාංශ ලැබී නොතිබුණ අතර ඒ සඳහා භාතිකරණ ප්‍රතිපාදන සලසා නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයේ ණයගැති ගිණුමේ රු.387,000 ක් වූ අසාමාන්‍ය බැර ශේෂ හා ණයහිමි ගිණුමේ රු.10,528,683 ක් වූ අසාමාන්‍ය හර ශේෂ හඳුනා ගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.



- (ආ) 2015 වර්ෂයේදී මිලදී ගෙන තිබූ රු.1,920,799 ක් වූ පරිගණක මෘදුකාංග, රු.22,555 ක් වූ පරිගණක උපකරණ හා රු.8,750 ක් වූ දුරකථන සවිකිරීම්වලට අදාළ ක්ෂය ගලපා නොතිබුණි.
- (ඇ) ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම සඳහා ලැබුණු රජයේ ප්‍රදාන, වත්කමෙහි ප්‍රයෝජනවත් ජීවිත කාලය අනුව ක්‍රමවත් පදනමක් මත ලාභ අලාභ වශයෙන් හඳුනා ගත යුතු අතර ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී ක්‍රමක්ෂය ලෙස රු.13,347,223 ක් ගිණුම්ගත කළ යුතු වුවත් මූල්‍ය ප්‍රකාශනවල රු.3,323,500 ක් පමණක් ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) අපනයනකරුවන් වෙත ආපසු ගෙවිය යුතු රු.3,181,941 ක් ආදායම් වශයෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් එකී ප්‍රමාණයෙන් සමාලෝචිත වර්ෂයේ ජංගම වගකීම් අඩුවෙන් හා ආදායම වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) අපනයන නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරීම සඳහා 2002 දෙසැම්බර් 24 දින වන විට අවස්ථා 06 කදී අපනයන නිෂ්පාදන ගම්මාන සමාගම සඳහා මණ්ඩලය ලබා දුන් ණය මුදලට අදාළ රු.2,997,619 ක් වූ පොලිය ගිණුම්ගත කර නොතිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

2015 දෙසැම්බර් 31 දිනට ණය අරමුදලේ ශේෂය උපලේඛනය අනුව රු.7,716,549 ක් වුවත් මූල්‍ය ප්‍රකාශන අනුව එම ශේෂය රු.7,888,533 ක් වූයෙන් රු.171,984 ක පැහැදිලි නොකළ වෙනසක් පැවතුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරිණි.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
	රු.	
(අ) උපවින වියදම්	12,821,283	උපලේඛන හා කාල විශ්ලේෂණ
(ආ) ආපසු ගෙවිය යුතු තැන්පත්	8,197,360	
(ඇ) කුසලතා සංවර්ධන වැඩසටහන් වියදම්	4,728,200	ගෙවීම් වවුචර් හා වැය කළ ව්‍යාපෘතිය පිළිබඳ විස්තර



2.3 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අපනයන තත්වයේ එළවළු අඛණ්ඩව නිෂ්පාදනය කිරීමේ අරමුණින් උච්ච පරණගම ගම්මානය පදනම් කරගෙන ආරම්භ කළ ව්‍යාපෘතිය වෙනුවෙන් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදලින් ලබා දුන් ණය මුදල සඳහා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු මුදල රු.5,000,000 ක් විය.
- (ආ) සේවය අතහැර ගිය නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයවිය යුතු රු.71,254 ක් හා ණයගැතියකුගෙන් අයවිය යුතු රු.51,235 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වාම අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2013 මාර්තු 27 දින පෝලන්තයේ පැවැත් වූ ව්‍යාපාරික රැස්වීමක් සඳහා මණ්ඩලය වෙනුවෙන් සහභාගි වූ නිලධාරීන්ගේ වියදම් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවන ලද මුදලින් රු.127,465 ක් 2015 දෙසැම්බර් 31 දින දක්වාම පියවා නොතිබුණි.

2.4 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ධුරය, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 23(I) වගන්තිය ප්‍රකාරව මණ්ඩලයේ කටයුතු පහසු කිරීම සඳහා කළ පත් කිරීමක් බව පත්වීම ලිපියේ සඳහන් කර තිබුණද පනතේ එම වගන්තිය යටතේ නිලධාරීන් පත්කිරීම සම්බන්ධව ප්‍රතිපාදන සලසා නොතිබුණි. අදාළ නිලධාරියාට පත්වීම ලබා දුන් 2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වැටුප් හා දීමනා ලෙස රු.4,076,773 ක් ද රාජකාරි හා පෞද්ගලික ගමන් සඳහා ලබාදී තිබූ වාහනයේ කුලී ලෙස රු.6,270,670 ක් ද විදේශ ගමන් සඳහා දීමනා හා ගමන් ගාස්තු ලෙස රු.2,122,770 ක් ද වශයෙන් එකතුව රු.12,470,213 ක් විධිමත් අධිකාරියකින් තොරව ගෙවා තිබුණි. තවද මුදල් රෙගුලාසි 135 පරිදි මණ්ඩලයේ මුදල් පාලනය සම්බන්ධ කාර්යයන් පැවරීමක් කර නොතිබුණද වෙක්පත් අත්සන් කිරීම සිදුකර තිබුණි.
- (ආ) 2012 ජුනි 08 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නියෝගය මත භාණ්ඩාගාර උපදෙස් අනුව 2011 ජුනි 03 සිට බලපැවැත්වෙන පරිදි මාසිකව රු.60,000 ක කුලී පදනම මත වාහන ලබා ගත යුතු වුවත් ඊට පටහැනිව මණ්ඩලය විසින් එදින සිට 2015 දෙසැම්බර් 31 දක්වා වාහන කුලියට ගෙන රු.11,703,560 ක් වැඩියෙන් ගෙවා තිබුණි.





(ඇ) සමර් ෆැන්සි ෆුඩ් වෙළඳ ප්‍රදර්ශනය පැවැත් වූ කාලසීමාව තුළ අනුමත වැය ඇස්තමේන්තුවේ ඇතුළත් නොවූ ප්‍රදර්ශනයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් රු.76,999 ක් මණ්ඩලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවා තිබුණද ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී නොතිබුණි.

2.5 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසිවලට යොමුව

අනුකූල නොවීම්

(අ) 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත

(i) 2(1) වගන්තිය

1992 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වූ වර්ෂ 23 ක කාලපරිච්ඡේදය තුළදී අපනයන සංවර්ධන වැඩසටහන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික සංවර්ධන සභාව රැස්වී නොතිබුණි.

(ii) 13(1), (2) වගන්ති

අපනයන සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටවිය යුතු අතර මණ්ඩලයේ බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරීමෙහි හා ඉටු කිරීමෙහි ලා මණ්ඩලයට දරන්නට වන වියදම් පියවීමට අවශ්‍ය සියළු මුදල් මණ්ඩලයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු වුවත් මණ්ඩලය එම වගන්ති අනුව අපනයන සංවර්ධන අරමුදල පිහිටුවීමට 2016 දෙසැම්බර් 27 දින වන විටත් කටයුතු කර නොතිබුණි.



(ආ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 47 හා 1980 අංක 16 දරන සේවක භාරකාර අරමුදල් පනතේ 44 වගන්ති

සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායකත්වය ගණනය කිරීමේදී විශේෂ දීමනා, වෘත්තීය දීමනා, අන්තර් දීමනා හා අනුමත නොවූ විශේෂ ජීවන වියදම් දීමනා ඇතුළත් නොකළ යුතු අතර ජීවන වියදම් දීමනාව ඇතුළත් කළ යුතුය. එහෙත් ඊට පටහැනිව ගණනය කිරීම හේතුවෙන් විගණනයට භාජනය වූ 2012 සිට 2015 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ මණ්ඩලය විසින් සේවක අර්ථසාධක අරමුදලට රු.5,508,199 ක් හා සේවක භාරකාර අරමුදලට රු.659,375 ක් වැඩියෙන් දායක වී තිබුණි.

(ඇ) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනතේ 6 (2)(අ) වගන්තිය

පාරිතෝෂික සඳහා වෙන්කිරීමේදී විශේෂ දීමනා, වෘත්තීය දීමනා, අන්තර් දීමනා හා අනුමත නොවූ විශේෂ ජීවන වියදම් දීමනා ඇතුළත් නොකළ යුතු අතර ජීවන වියදම් දීමනාව ඇතුළත් කළ යුතුය. එහෙත් ඊට පටහැනිව ගණනය කිරීම හේතුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට පාරිතෝෂික සඳහා රු.19,298,351 ක් වැඩියෙන් වෙන්කර තිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය

(i) VIII වැනි පරිච්ඡේදයේ 4.1 හා 10.1 වගන්ති හා 2013 ඔක්තෝබර් 07 දිනැති අංක 21/2013 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ 2 වගන්තිය

- නිවාඩු දිනයක වැඩ කිරීමට නියම කරනු ලබන මාණ්ඩලික නිලධාරියකු දිනකට පැය 8 කට නොඅඩු කාලයක් සේවය කළ යුතු වුවද පැය 8 කට අඩු කාලයක් සේවය කර තිබූ අවස්ථාවන් හා සතියේ දිනයන්හි රාජකාරී වේලාවන්ට පසුව වැඩ කරනු ලැබූ කාලය එකතු කර දින ගණනට පරිවර්තනය කර නිවාඩු දින වැටුප් ලෙස රු.229,932 ක් ගෙවා තිබුණි.
- අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව මාසයකට නිවාඩු දින 02 කට වැඩියෙන් සේවයේ යෙදීම වෙනුවෙන් නිලධාරීන් 24 දෙනෙකු වෙත රු.119,463 ක් ගෙවා තිබුණි.



186

- (ii) VIII වැනි පරිච්ඡේදයේ 7 වගන්තිය
මාසයකට පැය 20 ඉක්මවා අතිකාල දීමනා ගෙවීමට අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතු වුවත් එසේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව නිලධාරීන් 48 දෙනෙකු වෙත රු.98,763 ක් අතිකාල දීමනා ගෙවා තිබුණි.
- (iii) XIV වැනි පරිච්ඡේදයේ 04 වන වගන්තිය
නිලධරයෙකුට ස්වකීය කාර්ය ස්ථානයෙන් රාජකාරී සඳහා පිටවී සිටින කාලය වෙනුවෙන් නිලධාරියාගේ යැපීම් සහ නවාතැන් පිළිබඳ සංයුක්ත වියදම් දීමනාවක් ගෙවිය යුතු වුවද එසේ සිටි කාලය දින ගණනට පරිවර්තනය කර නිලධාරියාගේ මාසික වැටුපෙන් 1/20 ක් ලෙස ගණනය කර නිලධාරීන් 12 දෙනෙකු වෙත රු.36,979 ක් ගෙවා තිබුණි.
- (iv) XV වැනි පරිච්ඡේදයේ 11.1 වගන්තිය
ඉවත් මගින් කරනු ලබන සියලුම ගමන්, පිරිමැසුම් පන්තිය උපයෝගී කරගෙන යායුතු වුවත් ඊට පටහැනිව මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට ව්‍යාපාරික පන්තියේ ඉවත් යානා පත්‍ර මිලදී ගැනීමට 2014 සහ 2015 වර්ෂ වෙනුවෙන් රු.2,105,300 ක් වැය කර තිබුණි.
- (ඉ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

(i) 2007 සැප්තැම්බර් 11 දිනැති අංක 21/2007 දරන චක්‍රලේඛය සහ ආයතන සංග්‍රහයේ XV පරිච්ඡේදයේ 10.1 හා 10.1.1 වගන්ති
එක්ස්පෝ මිලානෝ වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ නිලධාරීන් දෙදෙනෙකු වෙත ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර ලබා ගත් අග්‍රාමාත්‍ය අනුමැතිය ඉක්මවා රටෙන් බැහැරව සිටි කාලය සඳහා රු.605,803 ක් ගෙවා තිබුණි.
- (ii) 2011 පෙබරවාරි 09 දිනැති අංක 13/2008 (IV) චක්‍රලේඛය
අනුයුක්ත කළ නිල වාහන හිමිකම් ඇති නිලධාරීන්ට මාසික ඉන්ධන දීමනාව ගෙවීමේදී තනතුර අනුව අනුමත උපරිම සීමාව ඉක්මවා ඉන්ධන දීමනා ගෙවා තිබුණි. 2014 ජනවාරි 01 දින සිට 2015 ජූනි 01 දින දක්වා කාලපරිච්ඡේදයට අදාළව කළ නියැදි පරීක්ෂාවේදී නියමිත සීමාව ඉක්මවා ගෙවූ ඉන්ධන දීමනාව රු.213,302 ක් විය.



(ඊ) භාණ්ඩාගාර වක්‍රලේඛ

1978 දෙසැම්බර් 19 දිනැති
අංක 842 දරන වක්‍රලේඛය

ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

(උ) රාජ්‍ය මුදල් වක්‍රලේඛ

(i) 2002 නොවැම්බර් 28
දිනැති අංක
IAI/2002/02 දරන
වක්‍රලේඛය

පරිගණක හා පරිගණක උපාංග වෙනුවෙන් වෙනම වත්කම් ලේඛනයක් පැවැත්විය යුතු වුවද, වටිනාකම රු.33,066,961 ක් වූ පරිගණක හා උපාංග වෙනුවෙන් එපරිදි කටයුතු කර නොතිබුණි.

(ii) 2014 ඔක්තෝබර් 17
දිනැති අංක 02/2014
දරන වක්‍රලේඛය

සෑම මුදල් වර්ෂයකම දෙසැම්බර් 15 දිනට පෙර එම වර්ෂය සඳහා සමීක්ෂණ මණ්ඩල පත්කර අවසන් කළ යුතු අතර ඊළඟ වර්ෂයේ පෙබරවාරි 26 දින වන විට භාණ්ඩ සමීක්ෂණයේ කටයුතු අවසන් කර එම වාර්තා විගණකාධිපතිට ඉදිරිපත් කළ යුතු වුවත් 2016 අගෝස්තු 04 වන විටත් 2015 වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කර නොතිබුණි.

(ඌ) රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12
දරන වක්‍රලේඛයේ 5.2.5 ඡේදය

එළඹෙන වර්ෂයේ අයවැය ලේඛනය සඳහා යටෝක්ත වර්ෂය එළඹීමට දින 15 කට පෙර භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු වුවත් 2015 වර්ෂයේ අයවැය ලේඛනය 2015 මාර්තු 12 වන විටත් භාණ්ඩාගාරයේ අනුමැතිය සඳහා යොමු කර නොතිබුණි.

(එ) 2000 ජනවාරි 11 දිනැති
අංක පීඑස්/පීඊ 5 දරන රාජ්‍ය
මුදල් වක්‍රලේඛය හා 1994
ජූනි 14 දිනැති අංක 95
දරන රාජ්‍ය ව්‍යාපාර
වක්‍රලේඛය

(i) අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ භාණ්ඩාගාරය විසින් නිශ්චිතවම අනුමත කරන ලද ප්‍රතිලාභ පමණක්, තම පාලක මණ්ඩලවල අනුමැතිය ඇතිව සිය සේවකයින්ට ගෙවිය යුතු වුවත් 1992 වර්ෂයේ සිට වැටුප සමඟ ගෙවූ වෘත්තීය දීමනා හා විශේෂ ජීවන වියදම් දීමනා සඳහා භාණ්ඩාගාර



අනුමැතිය ලබා ගෙන නොතිබුණි. පසුගිය වසර 3 ක හා සමාලෝචිත වර්ෂය සඳහා එසේ ගෙවන ලද වෘත්තීය දීමනාව රු.2,182,894 ක් වූ අතර විශේෂ ජීවන වියදම් දීමනාව රු.18,284,887 ක් විය.

- (ii) මණ්ඩලය කාර්යාලීය සේවකයින් සඳහා ප්‍රවාහන සේවා පහසුකම් සැපයීම හා ප්‍රවාහන දීමනාව ගෙවීම සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන නොතිබුණි. මණ්ඩලය මගින් සපයන ප්‍රවාහන සේවාව භාවිතා නොකරන නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සඳහා මාසිකව රු.5,500 ක ප්‍රවාහන දීමනාවක් හා අනෙකුත් නිලධාරීන් සඳහා දෛනිකව රු.172 ක් ගෙවා තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා වැය කළ මුදල රු.12,458,798 ක් විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මණ්ඩලයේ මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු.70,144,039 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.105,751,865 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.35,607,826 ක පිරිහීමක් නිරීක්ෂණය විය. රජයේ ප්‍රදාන අඩුවීම හා අනෙකුත් ආදායම් අඩුවීම මූල්‍ය ප්‍රතිඵලය පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වසර 04 ක දායකත්වය ඇගයීමේදී 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දායකත්වය සියයට 2.6 සිට සියයට 85 දක්වා වර්ධනයක් පැවතියද සමාලෝචිත වර්ෂයේදී හා ඉකුත් වර්ෂයේදී එම දායකත්වය පිළිවෙලින් සියයට 0.93 කින් හා සියයට 0.29 කින් අඩුවී තිබුණි.



4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මණ්ඩලයේ වාර්ෂික වාර්තාව අනුව අරමුණු පහත දැක්වේ.

- (i) මහින්ද වින්තන - ඉදිරි දැක්ම අපේක්ෂිත ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වර්ෂ 2020 දී ඇ.ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීම.
- (ii) යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපද වෙළඳපලවලට කරනු ලබන ශ්‍රී ලංකාවේ අපනයන ස්ථාවරව පවත්වා ගන්නා අතරතුර, අනෙකුත් විදේශ වෙළඳපලවලට කරනු ලබන අපනයන, සමස්ත අපනයන ඉපයුමෙන් සියයට 50 කට වඩා වැඩි මට්ටමකට ඉහළ නැංවීම.
- (iii) ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමට සියයට 80 ක් පමණ දායක කරනු ලබන හඳුනාගත් ප්‍රමුඛ භාණ්ඩ හත (07) පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින්, ඒවායේ අපනයන ආදායම සැලකිය යුතු ලෙස වැඩිකිරීම.
- (iv) ඒකාබද්ධ අලෙවි සන්නිවේදන වැඩසටහන් තුළින්, ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ හා සේවා පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් අන්තර්ජාතිකව ඇති කිරීම.
- (v) අපනයන වෙළඳාමේ ප්‍රතිලාභ, එම ක්ෂේත්‍රයේ නියැලෙන සියලු පාර්ශවයන්ටම සහ දිවයිනේ සෑම පළාතකටම ගලා යාමට සැලැස්වීම.
- (vi) සේවක ඵලදායීතාව සහ කැපවීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, ආයතනයේ මූලික වටිනාකම් මත ගොනු වූ විශිෂ්ඨ කණ්ඩායමක් මණ්ඩලය තුළ බිහි කිරීම.

(ආ) අපනයන ඉපයුම් උපරිම කිරීම හා ජාතික ආර්ථිකයට දායකත්වයක් සැපයීම සඳහා මණ්ඩලය විසින් කෘෂිකර්ම, ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන දේශීය හා විදේශීය වෙළඳ ප්‍රදර්ශන හා ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් පසුගිය වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී වැය කළ මුදල පිළිවෙලින් රු.245,617,331 ක් හා රු.300,282,287 ක් වුවද එම ක්ෂේත්‍රවල සමස්ත අපනයන ආදායමේ වර්ධනය පසුගිය වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී සියයට 5.75 කින් අඩු වී තිබුණි.



162

- (ඇ) 2015 වර්ෂය සඳහා ඒකාබද්ධ කෘෂි ආදර්ශ, කෘෂි කලාප හා කෘෂිකර්මය සම්බන්ධ වැඩසටහන්, අපනයන ප්‍රවර්ධන වැඩසටහන් ලෙස හඳුනා ගෙන ඒ සඳහා රු.60,860,000 ක වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදන වෙන් කර තිබුණද එයින් රු.13,280,000 ක් එනම් සියයට 40 ක් පමණක් අපනයන සංවර්ධන වියදම් ලෙස වැය කර තිබුණි. එවැනි වැඩසටහන්වල ඉලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ ඇගයීම් හා සමාලෝචනය සඳහා වූ පසු විපරම් කටයුතු කිරීම වෙනුවෙන් නිර්ණායක හා පිළිවෙත් සැලසුම් කර ක්‍රියාත්මක කර නොතිබුණ හෙයින් එවැනි වැඩසටහන් අසාර්ථක වී තිබුණි.
- (ඈ) 2014 හා 2015 වර්ෂවල පිළිවෙලින් රු.35,220,000 ක් වූ ක්‍රියාකාරකම් 24 ක් ද රු.67,220,000 ක් වූ ක්‍රියාකාරකම් 52 ක් ද ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉටුකර නොතිබුණි. වැඩසටහන් හා සම්බන්ධවන ආයතන, පුද්ගලයන්, සංවිධාන සමඟ මූලික සාකච්ඡා කිරීමකින් තොරව හා විවිධ රටවල සාමාජීය, ආර්ථික, දේශපාලනික වටපිටාව පිළිබඳ පූර්ව සමාලෝචනයකින් තොරව 2014 වර්ෂයේදී රු.850,000 ක වැඩසටහන් 05 ක් හා 2015 වර්ෂයේදී රු.16,350,000 ක වැඩසටහන් 09 ක් ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරීම නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි. ඉතිරි වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීමට හේතු විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.
- (ඉ) 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ප්‍රාදේශීය සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වූ හා ඉදිරි වර්ෂ සඳහා ද ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා 2016 වර්ෂයේදී අරමුදල් ප්‍රතිපාදන නොකිරීමට හා ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් නොකිරීමට හේතු අනාවරණය නොවිණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ව්‍යාපෘති යෝජනාවක් නොමැතිව මණ්ඩලය අනුමත කර තිබූ උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතිය 2014 ක්‍රියාකාරී සැලැස්මට හෝ අයවැයට ඇතුළත් කර නොතිබුණ අතර 2014 මාර්තු සිට මාස 9 ක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතු මෙම ව්‍යාපෘතිය 2016 ජූලි 25 දින වන විටත් ක්‍රියාත්මක වී නොතිබුණි. එසේම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආයතනයන්හි සේවයේ නියුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් තෝරාගෙන තිබුණද එම නිලධාරීන් බඳවා ගැනීම හා දීමනා ගෙවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන නොතිබුණි.



(ආ) එක්ස්පෝ මිලානෝ ප්‍රදර්ශනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ශ්‍රී ලංකාවේ වෙළඳ හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2015 මැයි 01 සිට ඔක්තෝබර් 31 දක්වා ඉතාලියේ මිලානෝහි පැවැත්වූ එක්ස්පෝ මිලානෝ 2015 ප්‍රදර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රු.4,440,336 ක් වැඩිපුර වැය කර තිබුණි.
- (ii) කැබිනට් මණ්ඩල අනුමැතිය නොමැතිව මෙම ප්‍රදර්ශනය සඳහා පත් කර තිබූ එක්ස්පෝ කොමසාරිස් ජනරාල්වරයා එක්ස්පෝ අධිකාරිය සමඟ ඇතිවූ නොඑකඟතාවය නිසා ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නිර්මාණ කටයුතු සඳහා රු.12,960,000 ක් වූ ඉතාලි රජයේ දායකත්වය ශ්‍රී ලංකාවට අහිමි වී තිබූ අතර ප්‍රදර්ශන කුටිය නිර්මාණය සඳහා රු.27,944,464 ක වියදමක් දැරීමට සිදුවී තිබුණි. මෙම හේතුව නිසා එම නිලධාරියා තනතුරෙන් ඉවත් කර තිබුණද රජයට අහිමි වූ රු. 12,960,000 මුදල නිලධාරියාගෙන් අය කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (iii) 2015 අගෝස්තු 06 වන දින වන විට මෙම ප්‍රදර්ශනයට රු.16,670,000 ක් වූ මණ්ඩලයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලයට රු.10,000,000 ක් ගෙවා තිබුණ අතර ප්‍රදර්ශනය 2015 ඔක්තෝබර් 31 දින අවසන් වී තිබියදීත් ඒ සඳහා වැය වූ සත්‍ය වියදමට දායක විය යුතු මුදල පිළිබඳව එකඟතාවය ඇති කර ගෙන නොතිබුණි. එසේම මණ්ඩලය විසින් තවදුරටත් ගෙවිය යුතු රු.6,670,000 සඳහා 2015 මූල්‍ය ප්‍රකාශනවල වෙන්කිරීමක් කර නොතිබුණු අතර ශේෂ තහවුරු කිරීමේ ලිපි විගණනයට යොමු කර නොතිබුණි.
- (iv) අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව රු.5,040,000 ක මුදලක් එක්ස්පෝ ශ්‍රී ලංකා දිනය වෙනුවෙන් වෙන්කර තිබියදීත් මණ්ඩලයේ සභාපති සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම දිනය වෙනුවෙන් සහභාගී වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ප්‍රතිපාදන මුදලට අමතරව රු.1,079,688 ක් වැය කර තිබුණි.
- (v) ප්‍රදර්ශනයට සහභාගී වූ අධ්‍යක්ෂවරුන්ට මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගීවීමේ වගකීම භාර ගත හැකිව තිබියදී, රටින් බැහැරවීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් අවසරය ලබා නොගෙන ස්විස්ටර්ලන්තයේ පෞද්ගලික සංචාරයක යෙදී සිටි අතරතුර මෙම



ප්‍රදර්ශනයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මණ්ඩලයේ සභාපති වෙනුවෙන් රු.163,194 ක වියදමක්ද දරා තිබුණි.

- (vi) කිසිදු සැලසුමකින් හා නිශ්චිත පදනමකින් තොරව ප්‍රදර්ශන අධ්‍යක්ෂවරුන් ලෙස මණ්ඩලයේ නිලධාරීන් තෝරා ගෙන තිබූ අතර මෙම නිලධාරීන්ට 2015 මැයි 15 දිනැති අංක MF01/2015/01 දරන මුදල් අමාත්‍යාංශ වකුලේඛයේ 04(ඩී) වගන්තිය අනුව භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව විදේශ ගමන් දීමනා සඳහා රු.3,770,640 ක් ගෙවා තිබුණි.
- (vii) ප්‍රදර්ශන අධ්‍යක්ෂ ලෙස තෝරා ගනු ලැබූ නිලධාරීන් නියමිත කාලයට වඩා වැඩි කාලයක් සේවයේ යෙදීම වෙනුවෙන් අනුමැතියකින් තොරව රු.120,459 ක් ගෙවා තිබුණි.

(ඇ) ආයෝජන

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) මණ්ඩලය විසින් රු.17,315,000 ක් සාමාන්‍ය කොටස්වල ආයෝජන කර තිබුණු සමාගම් 3 ක් සමාලෝචිත වර්ෂයේ විසුරුවා හැර තිබුණද එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ii) 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි නොකිරීම මත සමාගම් ලේඛනයෙන් නම ඉවත් කර තිබූ සමාගම් 18 ක වරණිය කොටස් වටිනාකම රු.93,841,428 ක් සහ සමාගම් 17 ක සාමාන්‍ය කොටස් වටිනාකම රු.5,132,890 ක් වූ ආයෝජන උපලබ්ධි කර ගැනීම සඳහා මණ්ඩලය විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

(ඈ) 1971 අංක 38 දරන මුදල් පනතේ 25 වගන්තිය, 1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය ප්‍රකාරව විශේෂ අරමුදල් පිහිටුවීම සඳහා ඇති ප්‍රතිපාදනවලට යටත්ව අරමුදල් පිහිටුවිය යුතු අතර එය මුදල් අමාත්‍යවරයාගේ සාමාන්‍ය විධානයන්ට හා පාලනයන්ට යටත්ව ක්‍රියාත්මක විය යුතු වුවත් ඊට පටහැනිව මණ්ඩලය විසින් අනුමැතියකින් තොරව ණය අරමුදලක් පිහිටුවා තිබුණි. තවද මණ්ඩලය විසින් අනුමත නොවූ ඉහත ණය අරමුදලට සේවකයින්ගේ ඒකාබද්ධ වැටුපෙන් මාසිකව සියයට එකක් හා රජයේ ප්‍රදාන භාවිතා කර මාසිකව සියයට 7.2 ක පොලියක් බැර කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ අවසානයට මෙම ණය යෝජනා ක්‍රමයට සේවක දායකත්වය රු.5,149,018 ක් හා එම දායක මුදලට පොලිය රු.2,567,531 ක් වී තිබුණි.





4.3 මෙහෙයුම් ක්‍රියාකාරකම්

සමාලෝචිත වර්ෂයේදී රු.22,340,000 ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිලාභීන් 500 දෙනෙකු සඳහා කෘෂි උපකරණ හා කෘෂි ළිං ලබාදීම මඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 250 ක භූමියක මිරිස්, ෆැෂන් හා අන්තාසි වගා කිරීම සඳහා ආරම්භ කළ අපනයන නිෂ්පාදන ගම්මානයේ අපේක්ෂිත කාර්යයන් 2015 මාර්තු 31 වන විට අවසන් කළ යුතු විය. එහෙත් ප්‍රතිලාභීන්ට උපකරණ ලබාදීම, අස්වනු එකතු කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම හා අපනයනකරුවන් සමඟ වෙළඳපොළ ඒකාබද්ධ කිරීම ආදී කාර්යයන් කිසිවක් සිදු නොකර ප්‍රතිලාභීන් 15 දෙනෙකු සඳහා නළ ළිං තනා දීමට 2015 මැයි 26 දින රු.1,050,000 ක අත්තිකාරම් මුදලක් නිදහස් කර තිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මන්නාරම, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කළ කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ රියදුරු පුහුණුව වෙනුවෙන් රු.4,728,200 ක් පුද්ගලික රියදුරු පුහුණු ආයතනයකට ගෙවා තිබුණි. පුද්ගලික රියදුරු පුහුණු ආයතනයන් හරහා ලබා දෙන අපනයන ක්ෂේත්‍රය සම්බන්ධිත වූ පුහුණුව කවරක්ද යන්න පැහැදිලි කර ගැනීමටද මණ්ඩලය කටයුතු කර නොතිබුණ අතර පුහුණුව අවසන් කළ පුහුණුලාභීන් සේවා සැපයීම යටතේ අපනයනය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්ද යන්න පිළිබඳ පසු විපරමක් කර හෝ ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසීමට හෝ මණ්ඩලයේ අවධානය යොමු වී නොතිබුණි. 2016 ක්‍රියාකාරී සැලැස්මෙහි කුසලතා සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් කර නොතිබූ හෙයින් මෙම ව්‍යාපෘතිය අතහැර දමා තිබුණි.
- (ආ) ශ්‍රී ලංකා පිහන් සහ විදුරු කර්මාන්ත සංගමය විසින් 2002, 2004, 2006, 2011 සහ 2013 යන වර්ෂවල ස්වාධීනව පැවැත් වූ සම්මන්ත්‍රණයක් වෙනුවෙන් 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 12(1) වගන්තියට පටහැනිව, 2015 වර්ෂයේ දී සම්මන්ත්‍රණ හවුල්කරුවකු වශයෙන් මණ්ඩලය සම්බන්ධ වී ඒ වෙනුවෙන් රු.455,000 ක් වැය කර තිබුණි. උච්ඡ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධන වැඩසටහනට වෙන්කර තිබූ රු.500,000 ක මුදල මෙම සම්මන්ත්‍රණයට භාවිතා කර තිබුණි.



4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගිවිසුමකින් හා තක්සේරු වාර්තාවකින් තොරව වාහන නැවතීමට භාවිතා කරන ලද භූමිය සඳහා මණ්ඩලයේ ආශ්‍රිත සමාගමට මාසිකව රු.4,000 බැගින් 2014 මැයි 07 දින සිට 2016 පෙබරවාරි 29 දක්වා එකතුව රු.296,809 ක් වූ බදු කුලී ගෙවා තිබුණද එම පරිශ්‍රය වාහන නැවතීම සඳහා භාවිතා කර නොතිබුණි.
- (ආ) නිසි කළමනාකරණයක් හා ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සැලසුම් කිරීම හේතුවෙන් රු.7,280,000 ක් වෙන්කර ආරම්භ කර තිබූ අක්කර 50 ක භූමි ප්‍රමාණයක අන්තර්ගත වගා ව්‍යාපෘතිය අතහැර දමා තිබුණි. තවද වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි 2010 වර්ෂයේදී රු.22,720,000 ක් වියදම් කරමින් ආරම්භ කළ මිරිස් වගා ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ පසු විපරමකින් තොරව මන්නාරම දිස්ත්‍රික්කයේ නැවත මිරිස් වගාව සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඵලදායී නොවන කාර්යයක් වී තිබුණි.
- (ඇ) සමාගම් 30 ක වරණිය කොටස්හි කළ රු.105,058,084 ක් වූ ආයෝජන සඳහා 1997 සිට 2014 කාලපරිච්ඡේදයට සහ සමාගම් 35 ක සාමාන්‍ය කොටස්වල කළ රු.58,312,484 ක් වූ ආයෝජන සඳහා 2001 සිට 2015 කාලපරිච්ඡේදයට අදාළව ලාභාංශ ලැබී නොතිබුණි.
- (ඈ) වෙබ් පිටු නිර්මාණය කිරීමේ පළපුරුද්ද ඇති නිලධාරීන් 8 දෙනෙක් සහ පරිගණක වැඩසටහන් සම්පාදකවරුන් දෙදෙනෙකු සේවයේ නියුතුව සිටියදී 2014 ජූනි 30 දින සිට 2015 ජූනි 29 දක්වා කාලය තුළ මණ්ඩලයේ වෙබ් අඩවියක් සංවර්ධනය කිරීම සඳහා රු.5,128,200 ක් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව පෞද්ගලික ආයතනයකට ගෙවා තිබුණි.

4.6 හඳුනාගන්නා ලද පාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලය සහ කාර්යාල ප්‍රවාහන සේවාව සපයන ආයතන අතර පැවති ගිවිසුම්වල වාහන සඳහා නවතා තැබීමේ පහසුකම් සපයන බවට මණ්ඩලය එකඟ වී නොතිබුණ බැවින් එම වාහන වෙනුවෙන් ගෙවූ රු.835,009 ක් වූ වාහන නැවතීමේ කුලී ගාස්තුව අදාළ බස් හිමියන්ගෙන් අය කර ගැනීමට නොහැකි වී තිබුණි.



- (ආ) මණ්ඩලයේ නිලධාරීන්ගේ ගුවන් ගමන් යානා පත්‍ර මිලදී ගැනීමේදී ප්‍රමාද ගාස්තු හා අවලංගු කිරීමේ ගාස්තු ලෙස 2014 වර්ෂයේදී රු.51,000 ක්ද 2015 ජුනි 30 දක්වා රු.7,000 ක්ද මණ්ඩලය විසින් ගෙවා තිබුණි.
- (ඇ) ආරක්ෂක සේවා සපයන ආයතනයක් සමඟ මණ්ඩලය ඇති කර ගත් ගිවිසුමට අනුව දිනක ගාස්තුව බදු සහිතව රු.16,780 ක් වුවද ගෙවීම් කිරීමේදී එම බදු සහිත වටිනාකමට නැවත බදු ගණනය කර ගෙවීම නිසා 2015 ජනවාරි සිට ජූලි දක්වා රු.325,686 ක්ද අනුමත කාර්ය මණ්ඩලයේ අනුමත සේවා මුර අනුව ගෙවීම් නොකිරීමෙන් රු.157,900 ක්ද වැඩිපුර ගෙවා තිබුණි.
- (ඈ) කාර්යාල භ්‍යන්තර වෙන්කිරීම සඳහා අවම මිල ඉදිරිපත් කළ ආයතනයට කොන්ත්‍රාත්තුව පිරිනමා නොතිබීම නිසා රු.49,467 ක් ද ඉවත් කළ ද්‍රව්‍ය වෙනුවෙන් ලැබිය යුතු මුදල රු.75,000 ක්ද මුල් සැලැස්ම වෙනස් කිරීම නිසා රු.282,233 ක් ද ගිවිසුම්ගත මුදලට වැඩියෙන් ගෙවූ මුදල රු.7,286 ක් ද ප්‍රමාද ගාස්තු රු.90,149 ක් ද වශයෙන් එකතුව රු.504,135 කින් මණ්ඩලයට පාඩු සිදුවී තිබුණි.
- (ඉ) ආහාරපාන සැකසුම්කරණයේ සහ අපනයන ක්ෂේත්‍රයේ නියැලෙන අපනයනකරුවන් 25 දෙනෙකු සහභාගී කරවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2015 පෙබරවාරි 08 දින සිට 12 වන දින දක්වා පැවැත්වූ වෙළඳ ප්‍රදර්ශනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට පටහැනිව කටයුතු කිරීම නිසා මණ්ඩලය රු.225,370 ක් වැඩියෙන් වැය කර තිබුණි.
- (ඊ) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2013 නොවැම්බර් 13 සිට 17 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පවත්වන ලද වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධාන හා කළමනාකරණ කටයුතු මණ්ඩලයට පවරා නොතිබුණද ඒ සඳහා මණ්ඩලය රු.10,934,625 ක් වැය කර තිබුණි. ප්‍රදර්ශනයේ සංවිධාන හා කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් තෝරා ගැනීමේදී ඉදිරිපත් කළ ලංසු අතරින් අඩුම මිල ගණන් සැලකිල්ලට නොගැනීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ පාඩුව රු.8,184,555 ක් විය.

4.7 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අනුමත බඳවා ගැනීමේ පරිපාටිය අනුව අදාළ සුදුසුකම් සපුරා නොතිබුණ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රචාරක නිලධාරී තනතුරු සඳහා නිලධාරීන් දෙදෙනෙකුද කළමනාකරණ සහකාර තනතුරට නිලධාරීන් තුන් දෙනෙකුද බඳවා ගෙන තිබුණි.



- (ආ) 2014 නොවැම්බර් 12 දිනැති අංක 25/2014 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට පටහැනිව අඛණ්ඩ දින 180 ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබුණු සේවකයින් 8 දෙනෙක්ද පුහුණුව සඳහා බඳවා ගෙන තිබුණු සේවකයින් 6 දෙනෙක්ද ස්ථිර කර තිබුණි.
- (ඇ) කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබූ සේවකයින් ස්ථිර කිරීමේදී අනුමත බඳවා ගැනීමේ පරිපාටිය අනුව අධ්‍යාපන සුදුසුකම් සපුරා නොතිබුණු සේවකයින් 9 දෙනෙක් ස්ථිර කර තිබුණි.

4.8 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබා දුන් මණ්ඩලයේ සම්පත්

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන යහපාලනය පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 8.3.9 වගන්තියට පටහැනිව මණ්ඩලයට අයත් වාහන 5 ක් සහ නිලධාරීන් 4 දෙනෙකු ජනාධිපති කාර්යාලයට, විෂයභාර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්ට, අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයට හා රේඛීය අමාත්‍යාංශයට සේවයට යොදවා සමාලෝචිත වර්ෂයේදී වාහන නඩත්තු වියදම් සහ කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ලෙස රු.1,311,777 ක් මණ්ඩලය විසින් දරා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 03 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව අදාළ ගිණුම් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු වුවත් 2015 මූල්‍ය වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිට ඉදිරිපත් කර තිබුණේ 2016 අප්‍රේල් 29 දිනය.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

සැලැස්මේ අඩංගු එක් එක් ක්‍රියාකාරකම් ආරම්භ කළ යුතු දිනය, අවසන් කළ යුතු ඉලක්කගත දිනයන් හා ඉලක්කගත භෞතික ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන නොතිබුණි.

5.3 අභ්‍යන්තර විගණනය

අභ්‍යන්තර විගණන ඒකකයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක තනතුර වසර දෙකක් පුරප්පාඩුව පැවති අතර ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී විගණන විමසුම් දෙකක් පමණක් නිකුත් කර තිබුණි. අභ්‍යන්තර විගණන ඒකකය ශක්තිමත් කිරීම කෙරෙහි මණ්ඩලයේ අවධානය යොමුකර නොතිබුණි.



5.4 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත වියදම, තත්‍ය වියදම සමඟ සැසඳීමේදී අයවැයගත ප්‍රතිපාදන ඉක්මවා රු.112,830,000 ක් වැය කර තිබුණි. එසේම සංවර්ධන කාර්යයන්, ප්‍රාදේශීය සංවර්ධන කාර්යයන්, ස්ථාවර වත්කම් මිලදී ගැනීම හා අයහර වියදම් සඳහා අයවැයගත ප්‍රතිපාදන හා තත්‍ය වියදම අතර සියයට 32 සිට සියයට 387 දක්වා විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනමය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.5 නොවිසඳී ඇති විගණන ඡේද

පසුගිය විගණන වාර්තාවලින් පෙන්වා දී ඇති නමුත්, ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණු විගණන ඡේද පහත දැක්වේ.

2014 වර්ෂය

- (අ) දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගොඩනැගිල්ලක මණ්ඩලයේ එක් ගබඩාවක් පවත්වා ගෙන යනු ලබන පරිශ්‍රයේ කොටසක් උප බදු දී තිබුණු අතර ඒ සඳහා උප බදු ගිවිසුමකට එළඹ නොතිබුණි.
- (ආ) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 12(1) වගන්තිය ප්‍රකාරව මණ්ඩලයේ බලතල හා කර්තව්‍යයන්ට පටහැනිව 2014 වර්ෂයේදී රු.4,020,848 ක වියදම් දරා තිබුණි.
- (ඇ) 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනතේ 12(ට) වගන්තිය අනුව මණ්ඩලය විසින් 1988 වර්ෂයේ සිට පෞද්ගලික සමාගම්වල කර තිබුණු රු.929,548,150 ක් වූ ආයෝජන සඳහා මුදල් ආමාන්‍යවරයාගෙන් අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- (ඈ) මණ්ඩලයේ ආරක්ෂක සේවයේ රාජකාරී කළ බවට ව්‍යාජ අත්සන් යොදා ලබා ගත් රු.226,530 ක වැටුප් ආපසු අය කර ගෙන නොතිබුණි.
- (ඉ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 8.3.9 වගන්තියට පටහැනිව මණ්ඩලයට අයත් වාහන 5 ක් සහ නිලධාරීන් 4 දෙනෙකු රේඛීය අමාත්‍යාංශයේ සේවයට යොදවා 2014 වර්ෂයේදී වාහන නඩත්තු වියදම්, කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ලෙස රු.2,824,256 ක් මණ්ඩලය විසින් දරා තිබුණි.



174

2013 වර්ෂය

- (ඊ) බදු කාලය දීර්ඝ කිරීමක් හෝ නව ගිවිසුමකට එළඹීමකින් තොරව 2013 අගෝස්තු 01 දින සිට 2013 දෙසැම්බර් 31 දක්වා බදු කුලී වශයෙන් රු.841,000 ක් ගෙවා තිබුණි.
- (උ) ජාතික සවිස වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙවිය යුතු ලෙස දක්වා තිබූ රු.1,009,740 ක් එම කාර්යාලයෙන් තහවුරු කර ගැනීමකින් තොරව සහ විධිමත් අනුමැතියකින් තොරව ආදායමට බැර කර තිබුණි.
- (ඌ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIV වන පරිච්ඡේදයේ 3.5 වගන්තියට පටහැනිව යතුරු පැදි ණය හා ආපදා ණය දීමේදී මාසික අඩු කිරීම්වල එකතුවේ සීමාව මාසික වැටුපෙන් සියයට 50 ක් ලෙස සලකා ලබාදී තිබුණි.
- (එ) ඉන්දියාවේ වෙන්නායි නුවර 2004 සිට 2009 කාලපරිච්ඡේදය තුළ මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලැබූ ශ්‍රී ලංකා වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳසැල් 5 කින් අය විය යුතු හිඟ කුලී හා විදුලි ගාස්තු රු.7,049,858 ක් 2016 අගෝස්තු 15 දින වන විටත් අය කර ගෙන නොතිබුණි.

2012 වර්ෂය

- (ඒ) “හම්බන්තොට බටහිර” කර්මාන්ත වැඩසටහනේ සම්භාණ්ඩ කර්මාන්ත ව්‍යාපෘතිය සඳහා රු.1,000,000 ක් ආයෝජනය කර ස්ථාපිත කළ පුද්ගලික සමාගමේ කටයුතු ආරම්භ කිරීම අත්හැර දමා තිබුණු බැවින්, ආයෝජනය කළ මුදල් මණ්ඩලයට අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.



6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින් වර මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
(අ) ආයෝජන	නිසි අනුමැතිය ලබා නොගැනීම හා පසු විපරම් නොකිරීම.
(ආ) ණය පාලනය	අපනයන සමාගම් සමඟ ගිවිසුම් ඇති කර නොගැනීම හා ණය හා පොලිය අය කර ගැනීමට කටයුතු නොකිරීම.
(ඇ) විශේෂ ව්‍යාපෘති පාලනය	මණ්ඩලයේ අරමුණුවලට පටහැනිව ව්‍යාපෘති ආරම්භ කිරීම හා ඉලක්කගත අරමුණු සපුරා ගැනීමකින් තොරව අතහැර දැමීම. කාර්යසාධන වාර්තා යාවත්කාලීන නොකිරීම.
(ඈ) අයවැය පාලනය	අයවැයගත ආදායම් හා වියදම් ප්‍රකාශන හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සකස් නොකිරීම හා පාලන කාරකයක් වශයෙන් යොදා නොගැනීම.


 එච්.එම්. ගාමිණි විජේසිංහ
 විගණකාධිපති